

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ

බදු පරිපාලන පරිගණක පද්ධතියේ වැඩසටහන් මඟින් ස්වයංක්‍රීය තක්සේරු වාර්තා
නිකුත් කිරීම අත්හිටුවීම හේතුවෙන් රාජ්‍ය ආදායමට සිදු වූ බලපෑම පිළිබඳ
විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව

විගණකාධිපති දෙපාර්තමේන්තුව

පටුන

<u>පරිච්ඡේදය</u>		<u>පිටුව</u>
1	විධායක සාරාංශය	01
2	විගණන වාර්තාව නිකුත් කිරීමේ පසුබිම සහ ස්වභාවය	01
3	අනුගමනය කළ ක්‍රමවේදයන්	02
3.1	ලේඛන, පොත්පත් හා වාර්තා පරීක්ෂා කිරීම	
3.2	වෙනත් පරීක්ෂාවන්	
4	විෂය පථය සීමා වීම	03
5	බදු පරිපාලන පරිගණක පද්ධති ක්‍රියාවලිය හැඳින්වීම	04
6	2012 අප්‍රේල් 01 දින සිට වාර්තා මත හිඟ බදු සඳහා ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් කිරීම අත්හිටුවීම නිසා ඇති වූ බල පෑම	06
7	පද්ධති දුර්වලතා	08
8	නිර්දේශ	09
9	නිගමනය	10
10	ඇමුණුම්	45-75

වග පටුන

<u>වගුව</u>		<u>පිටුව</u>
1	අය වී/නිරවුල් වී නොමැති නොමැති VAT හා NBT හිඟ බදු ශේෂය	07
2	අය වී/නිරවුල් වී නොමැති නොමැති VAT හා NBT හිඟ බදු ශේෂය මත ගණනය කළ දඩ මුදල	07

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ

බදු පරිපාලන පරිගණක පද්ධතියේ වැඩසටහන් මඟින් ස්වයංක්‍රීය තක්සේරු වාර්තා නිකුත් කිරීම අත්හිටුවීම හේතුවෙන් රාජ්‍ය ආදායමට සිදු වූ බලපෑම පිළිබඳ විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව

1. විධායක සාරාංශය

ශ්‍රී ලංකා රාජ්‍ය ආදායම බදු සහ බදු නොවන ආදායමින් සමන්විත වන අතර බදු ආදායම පාලනය කිරීමේ වගකීම දරන එක් පාර්ශවයක් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හඳුනා ගත හැකිය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කරන බදු ආදායමින් සියයට 65 ක් පමණ වකු බදු ආදායමින් උපයන අතර එම වකු බදු ආදායම තුළ VAT හා NBT බදු ආදායමට සඳහා වැඩි වැදගත්කමක් හිමිවේ. එබැවින් VAT හා NBT බදු ගෙවන්නන් බදු ගෙවීම පැහැර හැරීම සිදුකළහොත් ඒ තුළින් රජයට ලැබිය යුතු බදු ආදායම අඩු වීමක් සිදුවීම වැළැක්විය නොහැකිය. එබැවින් උපරිම බදු ආදායම රජයට උපයා ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හි වගකීම වන අතර එය ඉටු කර ගැනීමේ අරමුණින් වාර්තා මත හිඟ බදු සඳහා ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් 2002 වර්ෂයේ සිට 2012 මාර්තු 31 දින දක්වා ක්‍රියාත්මක කරන ලදී.

මෙම ස්වයංක්‍රීය වාර්තා නිකුත් වීම තුළින් පැහැර හැර ඇති බද්දක් වේ නම් ඒ පිළිබඳ තොරතුරු වාර්තා වීම, හිඟ බදු මුදල් මත දඩ මුදල් පැනවීම, පරිගණක පද්ධතියේ හිඟ බදු මුදල් පෙන්වීම ආදී වැදගත් කාර්යයන් රාශියක් ඉටු කරන ලද අතර 2012 අප්‍රේල් 01 දින සිට ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අත්හිටුවා එම ක්‍රියාවලිය නිලධාරීන් මාර්ගයෙන් (Manually) සිදු කිරීම ආරම්භ කරන ලදී. ඉහත පරිදි ස්වයංක්‍රීය පද්ධතිය නතර කිරීම හේතුවෙන් 2015 දෙසැම්බර් 31 දිනට VAT හා NBT බදු වලින් අය වීමට / නිරවුල් වීමට රු.මිලියන 15,283 ක බදු ශේෂයක් හා එම බදු ශේෂ මත අය විය යුතු දඩ මුදල විගණනයේ ගණනය කිරීම් වලට අනුව දළ වශයෙන් රු.මිලියන 9,237 ක් ද බව මෙම වාර්තාවෙන් හෙළිදරව් කරනු ලබයි. තවද, මෙම පද්ධතිය තුළ කුඩා අගයන්ගෙන් යුතු හිඟ බදු ශේෂ ද විශාල සංඛ්‍යාවක් පැවති හෙයින් වටිනාකම රු.1,000 ඉක්ම වූ හිඟ බදු ශේෂයන් පමණක් මෙම වාර්තාව සකස් කිරීමේ දී සැලකිල්ලට ගනු ලැබීය.

02. විගණන වාර්තාව නිකුත් කිරීමේ පසුබිම සහ ස්වභාවය

එකතු කිරීමේ අගය මත බදු මුදල් (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බදු මුදල් (NBT) අදාළ පාර්ශවයන් විසින් නියමිත දිනට ගෙවා නො නිවුණ අවස්ථාවල දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු බදු පරිපාලන තොරතුරු පද්ධතිය (Legacy System) මඟින් ස්වයංක්‍රීය ව තක්සේරු වාර්තා නිකුත් වීමේ ක්‍රමවේදයක් 2012 මාර්තු 31 දින දක්වා ක්‍රියාත්මක විය. එහි දී අනාවරණය කරගන්නා හිඟ බදු මුදල් අදාළ පනත්වල විධිවිධාන ප්‍රකාරව අය කර ගැනීමේ

හැකියාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව පැවතුණි. එහෙත්, දෙපාර්තමේන්තුව විසින් ස්වයංක්‍රීය ව තක්සේරු වාර්තා නිකුත් වීමේ ක්‍රියාවලිය 2012 අප්‍රේල් 01 දිනෙන් ආරම්භ වන බදු කාල පරිච්ඡේදයේ සිට අත්හිටුවා තිබීම හේතුවෙන්, නියමිත පරිදි වාර්තා මත බදු මුදල් (Tax on Return) ගෙවා නැති බදු කරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නො තිබුණ අවස්ථා විය. එසේ අය නොවූ හිඟ බදු ශේෂ 31,586 ක පමණ සංඛ්‍යාවක් බදු පරිපාලන තොරතුරු පද්ධතිය තුළ පැවති බව නිරීක්ෂණය වූ අතර ඊට අදාළ ව සිදු කළ විගණන පරීක්ෂාවේ දී නිරීක්ෂණය වූ කරුණු පදනම්ව මා විසින් මෙම වාර්තාව නිකුත් කරන ලදී.

3. අනුගමනය කළ ක්‍රමවේදයන්

පහත සඳහන් ක්‍රමවේදයන් අනුගමනය කරන ලදී.

3.1 ලේඛන, පොත්පත් හා වාර්තා පරීක්ෂා කිරීම

මෙම විගණනයේ දී පහත පනත්, වාර්තා හා ලේඛන පරීක්ෂා කරන ලදී.

3.1.1 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත හා ඊට අදාළ සංශෝධන

3.1.2 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත හා ඊට අදාළ සංශෝධන

3.1.3 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත ඊට අදාළ සංශෝධන

3.1.4 එකතු කිරීමේ අගය මත බදු සම්බන්ධයෙන් වූ දෙපාර්තමේන්තු අත්පොත.

3.1.5 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඇසුරින් සකසා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් විගණනයට ඉදිරිපත් කරන ලද පරිගණක මෘදු පිටපතේ ඇතුළත් හිඟ බදු ශේෂ පිළිබඳ තොරතුරු.

3.1.6 විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ 2016 වර්ෂයේ හිඟ ආදායම් වාර්තා.

3.2 වෙනත් පරීක්ෂාවන්

ලේඛන පරීක්ෂා කිරීමට අමතරව පහත සඳහන් වෙනත් පරීක්ෂාවන් සිදු කරන ලදී.

3.2.1 බදු කරුවන් විසින් බදු වාර්තා ඉදිරිපත් කිරීම හා මුදල් ගෙවීම, බදු කරුවන් සඳහා තක්සේරු වාර්තා නිකුත් කිරීම, දඩ පැනවීම හා හිඟ බදු ලෙස වාර්තා වීම යනාදී කරුණු, බදු පරිපාලන තොරතුරු පද්ධතිය ආශ්‍රිතව සිදු වන ආකාරය පිළිබඳ පාලන පරීක්ෂා වක් සිදු කිරීම.

- 3.2.2 අදාළ පනත්වල විධිවිධාන ප්‍රකාරව විගණනයට ලබා ගත හැකි වූ තොරතුරු මත දත්ත විශ්ලේෂණය කර ගණනය කිරීම් සිදු කිරීම.
- 3.2.3 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර පරිගණක පද්ධතිය පරිශීලනය සඳහා තොරතුරු ලබා ගැනීම.

4. විෂය පථය සීමා වීම

මෙම වාර්තාවෙන් ඉස්මතු කර ඇති නිරීක්ෂණයන් මඟින් නිගමනවලට එළඹීමේ දී මාගේ විෂය පථය මතු දැක්වෙන සීමාවලට යටත් ව තිබුණු බව අවධාරණය කරනු ලැබේ.

- 4.1 බදු පරිපාලන පද්ධතියේ වැඩසටහන් වෙනස් කිරීම 2012 වර්ෂයේ දී සිදු කර තිබුණු අතර මෙම විගණන පරීක්ෂාව සිදු කරන 2017 වර්ෂය වන විට එම වෙනස් කිරීම් සිදු කර වසර 05 කට අධික කාලයක් ගත වී තිබීම.
- 4.2 පරිගණක වැඩසටහන් වෙනස් කිරීම සම්බන්ධයෙන් 2017 ඔක්තෝබර් 13 දිනැති අංක PUR/D/IR/INFO/17/58 දරන තොරතුරු කැඳවීමේ ලිපියෙන් විමසන ලද තොරතුරු දෙපාර්තමේන්තුව විසින් 2018 අප්‍රේල් 19 දින ලබා දී තිබුණ ද ඒවා ප්‍රමාණාත්මක නොවීම හා විෂය මූලික බවින් තොරවීම.(ඇමුණුම - 1)
- 4.3 2012 අප්‍රේල් 01 දින සිට 2015 දෙසැම්බර් 31 දින දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළ වාර්තා මත VAT සහ NBT නොගෙවූ හිඟ බදු ශේෂ පිළිබඳ වාර්තාවක් පරිගණක පද්ධතිය තුළින් සෘජු ව ලබාගත හැකි වන අයුරින් ප්‍රමාණවත් පහසුකම් හා මාර්ගෝපදේශ දෙපාර්තමේන්තුව විසින් විගණනය වෙත ලබා දී නොතිබීම.
- 4.4 දෙපාර්තමේන්තුව විසින් පරිගණක පද්ධතිය ඇසුරින් සකසා විගණනයට ලබා දුන් පරිගණක මෘදු පිටපතින් ලබා ගත් තොරතුරු මත පදනම්ව මෙම විශේෂ විගණන පරීක්ෂාව සිදු කිරීම සහ 2016 දෙසැම්බර් 27 දිනැති අංක PUR/D/IR/INFO/2016/65 දරන ලිපියෙන් ඉල්ලා ඇති එම තොරතුරු ලබා දීම සඳහා දෙපාර්තමේන්තුව විසින් 2017 මැයි 15 දින තෙක් ප්‍රමාද කිරීම හා එසේ තොරතුරු ලබා දීමෙන් පසුව හිඟ බදු ශේෂයන්ගේ සිදු වූ වෙනස්කම් මෙම වාර්තාවෙන් ආවරණය නොවීම. (ඇමුණුම - 2, 3)

05. බදු පරිපාලන පරිගණක පද්ධති ක්‍රියාවලිය හැඳින්වීම (Legacy System)

5.1 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස් කරන බදු ආදායම සමස්ත රාජ්‍ය ආදායමෙන් සියයට 37 ක පමණ වන අතර බදු ආදායමෙන් සියයට 55 ක් හා සියයට 9 ක ප්‍රතිශතයක් පිළිවෙලින් VAT හා NBT යන බදු වලට හිමිවේ. වැඩි වැදගත් කමකින් යුතු මෙම බදු ගෙවීම පැහැර හැරීම වැලැක්වීම සඳහා වාර්තා මත (Tax on Return) හිඟ බදු පවතින විට ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් වන බදු පරිපාලන තොරතුරු පද්ධතියක් (Legacy System) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2012 මාර්තු 31 දින දක්වා ක්‍රියාත්මක කරන ලදී. මෙම ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි බදු කරුවන්, බදු ලිපි ගොනු නඩත්තු කරනු ලබන ප්‍රධාන කාර්යාලයේ අංශ, දත්ත සැකසුම් හා ආදායම් පරිපාලන අංශය (DPRAU), පරිගණක සංවර්ධන අංශය (CDU), බදු රැස් කරන බැංකු හා රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධ වේ. මෙම පද්ධතිය තුළින් VAT හා NBT බදු වර්ගයන්හි නිෂ්පාදන හා අනෙකුත් සේවා මත බදු පාලනය වූ අතර ආනයන සහ මූල්‍ය සේවා මත බදු මෙම පද්ධතිය මගින් පරිපාලනය නොවේ.

5.2 මෙම පද්ධතිය මගින් පරිපාලනය වූ උක්ත බදු වර්ගයන්හි හිඟ බදු ශේෂ පවතින විට Legacy පද්ධතිය මගින් තක්සේරු වාර්තාවක් ස්වයංක්‍රීයව බදු කරු වෙත නිකුත් විය. (ඇමුණුම -4) තවද, මෙම පද්ධතිය තුළින් බදු වාර්තා සම්බන්ධ දත්ත ඇතුළත් කිරීම, ගෙවීම් සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කිරීම, තක්සේරු දැන්වීම් නිකුත් කිරීම, ගෙවීම් ප්‍රමාදය මත දඩ මුදල් ගණනය වීම, ජ'නල් මාරු කිරීම සහ ගෙවීම් මාරු කිරීම, රේගු තොරතුරු ලබා ගත හැකි වීම ආදී කාර්යයන් ද සිදු වේ.

5.3 VAT හා NBT බදු ගෙවන්නන් බදු වාර්තා ඉදිරිපත් කළ යුතු අවසන් දින හෝ ඊට පෙර (ඇමුණුම -5, 6) බදු වාර්තා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කළ පසු දත්ත සැකසුම් හා ආදායම් පරිපාලන අංශය විසින් පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සඳහා Data Login Number (DLN) ලබා දීමක් සිදු වන අතර ඉන් පසු අදාළ කාලපරිච්ඡේදය සඳහා බදු කරු ගෙවිය යුතු බද්ද සටහන් වී ලිපි ගොනුව යාවත්කාලීන වේ.

බදු කරුවන් බදු ගෙවිය යුතු අවසන් දින හෝ ඊට පෙර (ඇමුණුම -7, 8) බැංකු හරහා මුදල් ගෙවනු ලබන අතර ගෙවූ බදු මුදල් විස්තරයන්හි මෘදු පිටපතක් බැංකුව විසින් දෛනික ව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත එවනු ලබයි. ලද තොරතුරු පදනම් කර ගෙන දත්ත සැකසුම් හා ආදායම් පරිපාලන අංශය විසින් පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීමට අදාළ Data Login Number (DLN) ලබා දෙනු ලබන අතර පරිගණක සංවර්ධන අංශයේ දී බදු

පරිපාලන තොරතුරු පද්ධතිය තුළ අදාළ කාලපරිච්ඡේදය සඳහා බදු කරුගේ ගෙවීම් සටහන් වී බදු ලිපි ගොනු යාවත්කාලීන වේ.

තවද, රේගු දෙපාර්තමේන්තුව විසින් ද බදු කරුවන්ට අදාළ තොරතුරුවල මෘදු පිටපත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ලබා දෙන අතර එම තොරතුරු ද පරිගණක තොරතුරු පද්ධතිය හරහා යාවත්කාලීන වේ.

5.4 පරිගණක පද්ධතිය තුළට ඇතුළත් වූ බදු වාර්තා තොරතුරු, ගෙවීම් තොරතුරු හා රේගු තොරතුරු (බදු වාර්තාවල දක්වා ඇති ආනයන සම්බන්ධ විස්තර තහවුරු කර ගැනීමට) පරිගණක පද්ධතිය තුළ ක්‍රියාවලියට භාජනය වී බදු කරු විසින් වාර්තාවේ දක්වා ඇති බදු මුදල ගෙවා තිබේ ද යන්න යාන්ත්‍රිකව පරීක්ෂා කරනු ලබයි. එසේ පරීක්ෂා කර තවදුරටත් ගෙවිය යුතු හිඟ බදු ශේෂයක් පවතී නම් පරිගණක පද්ධතිය තුළින් බදු කරු වෙත ස්වයංක්‍රීයව තක්සේරු වාර්තාවක් නිකුත් වේ. එසේ නිකුත් වීම තුළ පහත අනුකූලතාවන් ඇති වේ.

- වාර්තා මත හිඟ බදු පවතින සියලු ම VAT හා NBT බදු ශේෂ සඳහා බදු කරුවන් වෙත තක්සේරු වාර්තා නිකුත් වීම.
- බදු පනත්වල විධිවිධාන ප්‍රකාරව ගෙවීම් පැහැර හැර ඇති බද්දක් වේ නම් ඒ පිළිබඳ තොරතුරු වාර්තා වීම.
- බදු පනත්වල විධිවිධාන ප්‍රකාරව හිඟ බදු මුදල මත දඬුවම් පැනවීම හා ස්වයංක්‍රීයව දඩ මුදල් ගණනය වීම.
- පරිගණක පද්ධතියේ හිඟ බදු ලෙස පෙන්වීම.
- හිඟ බද්ද අර්ධ වාර්ෂික ව ඉදිරිපත් කරන හිඟ ආදායම් වාර්තාවල සටහන් වීම.
- බදු පනත්වල විධිවිධාන ප්‍රකාරව හිඟ බදු අය කිරීමේ ක්‍රියාමාර්ග වෙත යොමු වී හිඟ ආදායම් රැස් කර ගැනීමේ හැකියාව පැවතීම. (උදාහරණ: -බැංකු ගිණුම් තහනම් කිරීම, දේපළ පවරා ගැනීම, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම)

එහෙත් පද්ධතිය තුළින් ස්වයංක්‍රීයව තක්සේරු නිකුත් කිරීමේ මෙම ක්‍රියාවලිය 2012 මාර්තු 31 දින දක්වා පමණක් ක්‍රියාත්මක කර තිබුණි.

06. 2012 අප්‍රේල් 01 දින සිට වාර්තා මත හිඟ බදු සඳහා ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් කිරීම අත්හිටුවීම නිසා ඇති වූ බල පෑම

6.1 උක්ත 5.3 ඡේදයේ ප්‍රකාර කාර්යයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවද 2012 අප්‍රේල් 01 දින සිට වාර්තා මත හිඟ බදු සඳහා ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය නවතා දමා තිබුණි. එසේ නවතා දැමීමෙන් පසුව නිලධාරීන් විසින් වාර්තා මත හිඟ බදු හඳුනා ගෙන තක්සේරු වාර්තා නිකුත් කිරීම (Manually) ආරම්භ කරන ලදී. (ඇමුණුම - 9)

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වූ ක්‍රමය අත්හිටවූ පසු නිලධාරීන් විසින් තමන් භාරයේ පවතින බදු ලිපි ගොනු වලට අදාළ ව වාර්තා මත හිඟ බදු ඇති බවට අනාවරණය කර ගත යුතු අතර වාර්තා මත නොගෙවූ හිඟ බදු මුදල් සඳහා දඩ මුදල් ඇතුළත් කර තක්සේරු වාර්තාවක් සකසා දත්ත සැකසුම් හා ආදායම් පරිපාලන අංශය වෙත යොමු කළ යුතු ය. ඉන් අනතුරුව දත්ත සැකසුම් හා ආදායම් පරිපාලන අංශය එම තක්සේරු වාර්තාව පරිගණක සංවර්ධන අංශ වෙත යොමු කරනු ලබන අතර එහි දී තොරතුරු පද්ධතිය හරහා තක්සේරු වාර්තා නිකුත් වීම හා බදු කරුගේ ලිපි ගොනුව යාවත්කාලීන වීම සිදුවේ. ඒ අනුව, වාර්තා මත හිඟ බදු සඳහා ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් කිරීම අත්හිටුවා නිලධාරීන් විසින් හිඟ බදු ගණනය කර තක්සේරු වාර්තා නිකුත් කිරීම තුළින් ඇතැම් හිඟ බදු ශේෂ සඳහා තක්සේරු වාර්තා නිකුත් නොවීම හේතුවෙන් ඒවා අය වීම/ නිරවුල් වීම ප්‍රමාද වී ඇති බව විගණනයට නිරීක්ෂණය විය.

6.2 ඒ අනුව, 2012 අප්‍රේල් 01 දින සිට 2015 දෙසැම්බර් 31 දින දක්වා උක්ත සඳහන් VAT හා NBT වාර්තා මත ගෙවිය යුතු බදු මුදල් 2016 දෙසැම්බර් 31 දින දක්වාත් නිරවුල් කර නොමැති බදු කරුවන් සිටින බව නිරීක්ෂණය වූ අතර ඒ දිනය වන විට ද බදු කරුවන්ට තක්සේරු වාර්තා නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබුණි. (ඇමුණුම -10) ඒ අනුව, 2016 දෙසැම්බර් 31 දින වන විට අය වී/නිරවුල් වී නොමැති එකතුව රු.15,283,308,305 ක VAT හා NBT බදු මුදල පහත වගුවෙන් පෙන්වුම් කෙරේ.

වගුව - 1 අය වී/නිරවුල් වී නොමැති VAT හා NBT හිඟ බදු ශේෂය

බදු වර්ගය	හිඟ බදු මුදල (VAT හා NBT)
-----	-----
	රු.
එකතු කිරීමේ අගය මත බදු (VAT)	10,059,345,403
ජාතිය ගොඩනැගීමේ බදු (NBT)	5,223,962,902
එකතුව	----- 15,283,308,305 =====

ජේදයෙන් අනාවරණය කර ඇති රු. මිලියන 10,059 ක් වූ නිරවුල් නොවූ එකතු කිරීමේ අගය මත බදු මුදල 2018 මැයි 04 දින වන විට රු. මිලියන 7,485 ක් දක්වා නිරවුල් වී ඇති බව දෙපාර්තමේන්තුව විසින් විගණනයට වාර්තා කර තිබුණ ද එය නිරවුල් වී ඇති ආකාරය විස්තරාත්මකව දක්වා නොතිබුණි. (ඇමුණුම - 11)

6.3 උක්ත හිඟ බදු සඳහා බදු පරිපාලන තොරතුරු පද්ධතිය හරහා තක්සේරු වාර්තා නිකුත් කර නොතිබීම හේතුවෙන් බදු පනත්වල (ඇමුණුම -12) විධිවිධාන ප්‍රකාරව වාර්තා මත හිඟ බදු මුදල් සඳහා දඩ මුදල් පනවා නොතිබුණි. හිඟ බද්ද මත අය විය යුතු දඩ මුදල විගණනය විසින් දළ වශයෙන් පහත පරිදි ගණනය කරන ලදී.

වගුව - 2 අය වී/නිරවුල් වී නොමැති VAT හා NBT හිඟ බදු ශේෂය මත ගණනය කළ දඩ මුදල

බදු වර්ගය	ඉහත 6.2 ඡේදයේ හිඟ බදු මුදලට අදාළ පනවා නොමැති දඩ මුදල
-----	-----
	රු.
එකතු කිරීමේ අගය මත බදු (VAT)	6,713,546,137
ජාතිය ගොඩනැගීමේ බදු (NBT)	2,524,123,107
එකතුව	----- 9,237,669,244 =====

6.4 මෙම ගෙවා නොමැති/ නිරවුල් වී නොමැති එකතුව රු.24,520,977,549 ක හිඟ බදු මුදල් හා දඩ මුදල් ශේෂය බදු පරිපාලන පද්ධතියේ හිඟ බදු ලෙස වාර්තා වී නොතිබුණු අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 128 ප්‍රකාරව 2016 දෙසැම්බර් 31 දිනට විගණකාධිපති වෙත ඉදිරිපත් කළ හිඟ ආදායම් වාර්තාවේ ද මෙම හිඟ ශේෂ අනාවරණය කිරීමට දෙපාර්තමේන්තුව කට යුතු කර නො තිබුණි. තවද, මෙම හිඟ මුදල් ගෙවීම පැහැර හැර ඇති බදු ලෙස වාර්තා නොවීම හේතුවෙන් බදු පනත්වල විධිවිධාන ප්‍රකාරව අය කර ගැනීමට හෝ නිරවුල් කර ගැනීමට දෙපාර්තමේන්තුව විසින් කට යුතු කර නොතිබුණි.

7. පද්ධති දුර්වලතා

විශේෂ විගණන පරීක්ෂාවේ දී නිරීක්ෂණය වූ පද්ධති දුර්වලතා පහත දැක්වේ.

- 7.1 වාර්තා මත හිඟ බදු මුදල් සඳහා ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් කිරීමේ පරිගණක වැඩසටහන වෙනස් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම සඳහා විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ලවා අධ්‍යයනයක් සිදු කළ බව සහ වෙනස් විය යුතු ආකාරය පිළිබඳ යෝජනාවලියක් සකසා දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකරණය විසින් අනුමත කර ඇති බවක් නිරීක්ෂණය නො විය.
- 7.2 මෙම වෙනස් කිරීමට අදාළ තොරතුරු ඇතුළත් කර ලොග් සටහන් පවත්වා ඇති බවක් නිරීක්ෂණය නොවූ අතර කුමන නිලධාරියෙකු විසින් ලබා දුන් උපදෙස් මත වැඩසටහන් වෙනස් කළේ ද යන්න තහවුරු කර ගත නොහැකි විය.
- 7.3 ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් වීමේ ක්‍රියාවලිය නතර කිරීමෙන් පසු නිලධාරීන් විසින් ලබා දෙන තොරතුරු මත හිඟ බදු සඳහා තක්සේරු වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණ ද එය පසු විපරම් කිරීමේ පාලන ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කළ බවත් තහවුරු කර ගැනීම සඳහා සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

8. නිර්දේශ

- 8.1 බදු පරිපාලන තොරතුරු පද්ධතියේ වැඩසටහන්වල වෙනස්කම් සිදු කිරීමට පෙර වෙනස් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම සඳහා විධිමත් අධ්‍යයනයක් සිදු කිරීම සහ ඒ සඳහා බදු කරණය හා තොරතුරු පද්ධතිය පරිපාලනය යන තාක්ෂණික ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කර එම කමිටුවේ නිර්දේශ මත එම කාර්යය සිදු කිරීම. (යොමුව 7.1 ඡේදය)
- 8.2 බදු පරිපාලන පද්ධතියේ වැඩ සටහන් තුළ සිදු කිරීමට යෝජිත වෙනස් කිරීම් සඳහා දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකරණයේ ලිඛිත අනුමැතිය ලබා ගැනීම. (යොමුව 7.1 ඡේදය)
- 8.3 පද්ධතියේ පවතින ගැටලු හඳුනා ගැනීමට අදාළ කරුණු හා පද්ධතියේ සිදු කළ යුතු වෙනස්කම්වලට අදාළ ව ඉදිරිපත් කරන යෝජනා ලේඛන ගත කිරීම. (යොමුව 7.2 ඡේදය)
- 8.4 බදු පරිපාලන පද්ධතියේ සිදු කරන සෑම වැඩ සටහන් වෙනස් කිරීමකට අදාළ සියලු ම තොරතුරු ඇතුළත් (වෙනස් කම් සිදු කිරීමට අනුමැතිය, සිදු කළ වෙනස්කම්, වෙනස්කම් සිදු කළ නිලධාරියා ආදී විස්තර ද ඇතුළත් ව) ලොග් සටහන් දෙපාර්තමේන්තුවේ පරිගණක සංවර්ධන අංශය විසින් පවත්වා ගෙන යාම. (යොමුව 7.2 ඡේදය)
- 8.5 බදු පරිපාලන පද්ධතියේ සිදු කළ වෙනස්කම්වල බලපෑම පිළිබඳව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීම හා සිදු කළ වෙනස්කම්වලට අනුකූල වන සේ නිලධාරීන් කටයුතු කරන බව තහවුරු කර ගැනීමට හැකි වන සේ සුදුසු පාලන ක්‍රමයක් සකසා එය නිසි පරිදි සිදු වන බව තහවුරු කර ගැනීම. (යොමුව 7.3 ඡේදය)
- 8.6 2016 දෙසැම්බර් 31 දිනටත් අය නොවී / නිරවුල් නොවී පවතින 2012 අප්‍රේල් 01 සිට 2015 දෙසැම්බර් 31 දක්වා වූ කාල පරිච්ඡේදයට අදාළ VAT හා NBT වාර්තා මත පවතින පිළිවෙළින් රු.10,059,345,403 ක් සහ රු.5,223,962,902 ක් වූ හිඟ බදු ශේෂ සඳහා කඩිනමින් තක්සේරු වාර්තා නිකුත් කර / ජ'නල් සටන් යොදා හිඟ මුදල් අය කර ගැනීමට/ නිරවුල් කර ගැනීමට කටයුතු කිරීම. (යොමුව 6.1, 6.2 හා 6.4 ඡේද)

8.7 බදු කරු විසින් ඉදිරිපත් කර ඇති බදු වාර්තා මත (Tax on Return) උද්ගත වී ඇති ඉහත 8.6 ඡේදයේ හිඟ බදු ශේෂ සඳහා දඩ මුදල් ගණනය කර අදාළ සියලු ම දඩ මුදල් අය කර ගැනීමට කටයුතු කිරීම (යොමුව 6.3 ඡේදය සඳහා)

9. නිගමනය

9.1 විධිමත් අනුමැතියකින් හා අධ්‍යයනයකින් තොරව බදු පරිපාලන පරිගණක පද්ධතිය තුළින් ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් කිරීම අත්හිටුවීම නිසා බදු අනුකූලතාවය නිසි පරිදි සිදු වී නොමැති බව නිගමනය කරමි.

9.2 ස්වයංක්‍රීයව තක්සේරු වාර්තා නිකුත් කිරීම අත්හිටුවීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයකර ගැනීමට/නිරවුල් කර ගැනීමට නොහැකි වූ රු.මිලියන 24,520 ක හිඟ බදු හා දඩ මුදල් අයකර ගැනීමට/නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතු බව නිගමනය කෙරේ.



එච්. එම්. ගාමිණී විජේසිංහ

විගණකාධිපති

2018 ජූනි 14 දින.

உள்நாட்டு இறைவரித் திணைக்களத்தின்

வரி நிர்வாக கணனி முறைமையின் நிகழ்ச்சித்திட்டத்தின் மூலம்
சுய மதிப்பீட்டு அறிக்கை வழங்குவதை இடைநிறுத்தியதன்
காரணமாக அரசு வருமானத்திற்கு ஏற்பட்ட தாக்கம் தொடர்பாக
கணக்காய்வாளர் தலைமை அதிபதியினால் சமர்ப்பிக்கப்படுகின்ற
விசேட கணக்காய்வு அறிக்கை

கணக்காய்வாளர் தலைமை அதிபதி திணைக்களம்

உள்ளடக்கம்		
அத்தியாயம்		பக்கம்
1	நிறைவேற்றுப் பொழிப்பு	17
2	கணக்காய்வு அறிக்கை வழங்கலின் பின்னணியும் அதன் தன்மையும்	18
3	பின்பற்றப்பட்ட நடைமுறைகள்	18
3.1	பதிவேடுகள், புத்தகங்கள் மற்றும் அறிக்கைகள் பரீட்சித்தல்	
3.2	ஏனைய பரிசோதனைகள்	19
4	விடயப்பரப்பை வரையறுத்தல்	19
5	வரி நிர்வாக கணனி முறைமை செயற்பாட்டை அறிமுகப்படுத்தல்.	20
6	2012 ஏப்ரல் 01 ஆந் திகதி முதல் அறிக்கை அடிப்படையில் நிலுவை வரிக்காக சுய மதிப்பீட்டு அறிக்கை வழங்குதல் இடைநிறுத்தப்பட்மையால் ஏற்பட்ட தாக்கம்	22
7	முறைமைகளும் பலவீனங்களும்	25
8	பரிந்துரைகள்	26
9	முடிவு	27
10	பின்னிணைப்பு	45-75

அட்டவணை - உள்ளடக்கம் பக்கம்

அட்டவணை		பக்கம்
01	அறவிடப்பட்ட / தீர்வு செய்யப்படாத VAT மற்றும் NBT நிலுவை வரி மீதி	24
02	அறவிடப்பட்ட / தீர்வு செய்யப்படாத VAT மற்றும் NBT நிலுவை வரி மீதியின் பேரிலான கணக்கிடப்பட்ட தண்டப்பணம்	25

உள்நாட்டு இறைவரித் திணைக்களத்தின்
வரி நிர்வாக கணனி முறைமையின் நிகழ்ச்சித்திட்டத்தின் மூலம் சுய மதிப்பீட்டு அறிக்கை
வழங்குவதை இடைநிறுத்தியதன் காரணமாக அரசு வருமானத்திற்கு ஏற்பட்ட தாக்கம்
தொடர்பாக கணக்காய்வாளர் தலைமை அதிபதியினால் சமர்ப்பிக்கப்படுகின்ற விசேட
கணக்காய்வு அறிக்கை

1. நிறைவேற்றுப் பொழிப்பு

இலங்கை அரசு வருமானம் வரி மற்றும் வரியல்லாத வருமானத்தையும் கொண்டுள்ளதுடன் வரி வருமானத்தை நிர்வகிக்கும் பொறுப்பை கொண்ட தரப்பொன்றாக உள்நாட்டு இறைவரித் திணைக்களத்தை கூறலாம். உள்நாட்டு இறைவரித் திணைக்களத்தினால் சேகரிக்கப்படும் வரி வருமானத்தில் 65 சதவீதமான அளவு நேரில் வரி வருமானமாக இருப்பதுடன் அந்நேரில் வரியில் VAT மற்றும் NBT வரி வருமானத்திற்காக கூடியளவு முக்கியத்துவம் பெற்றுள்ளது. ஆதலால் VAT மற்றும் NBT வரியினைச் செலுத்துவோர் வரிக் கொடுப்பனவினை தவிர்ப்புச் செய்தால் அதன் மூலம் அரசிற்கு கிடைக்க வேண்டிய வரி வருமானம் குறைவடைவதை தவிர்ப்பதற்கு முடியாது. ஆதலால் கூடிய வரி வருமானத்தை அரசிற்கு ஈட்டிக் கொள்வது உள்நாட்டு இறைவரித் திணைக்களத்தின் பொறுப்பொன்றாக இருப்பதுடன் அதனை நிறைவேற்றும் நோக்கில் அறிக்கையின் பேரில் நிலுவை வரிக்காக சுய மதிப்பீட்டு அறிக்கை வழங்கும் வேலைத்திட்டமொன்று 2002 ஆம் ஆண்டிலிருந்து 2012 மார்ச் 31 ஆந் திகதி வரை செயற்படுத்தப்பட்டிருந்தது.

இந்த சுய அறிக்கை வழங்கல் மூலம் தவிர்ப்புச் செய்யப்பட்டுள்ள வரியொன்றாகையால் அது தொடர்பாக தகவல்களை அறிக்கையிடுதல், நிலுவை வரி அடிப்படையில் தண்டப் பணத்தை விதித்தல், கணனி முறைமையில் நிலுவை வரி காண்பித்தல் போன்ற முக்கியமான பல செயற்பாடுகள் நிறைவேற்றப்படுவதுடன், 2012 ஏப்ரல் 01 ஆந் திகதி முதல் சுய மதிப்பீட்டு அறிக்கை வழங்குவதை உள்நாட்டு இறைவரித் திணைக்களம் இடைநிறுத்தி அச்செயற்பாட்டை உத்தியோகத்தர்கள் (Manually) ஊடாக மேற்கொள்வது ஆரம்பிக்கப்பட்டது. மேற்படி சுய முறைமை இடைநிறுத்தப்பட்ட காரணத்தினால் 2015 திசம்பர் 31 இல உள்ளவாறு VAT மற்றும் NBT வரிகளிலிருந்து அறவிடுவதற்கும் தீர்வு செய்வதற்கும் ரூபா 15,283 பில்லியன் வரி மீதியொன்றும் அவ் வரி மீதி அடிப்படையில் அறவிடப்பட வேண்டிய தண்டப்பணம் கணக்காய்வின் மதிப்பீட்டின் பிரகாரம் அண்ணளவாக ரூபா 9,237 மில்லியன் என இந்த அறிக்கையில் வெளிப்படுத்தப்பட்டது. மேலும் இம்முறைமையினுள் சிறிய பெறுமதியுடன் கூடிய நிலுவை வரி மீதிகளும் பாரிய எண்ணிக்கையாக காணப்பட்டதால் ரூபா 1,000 இனை கூடிய பெறுமதியான நிலுவை வரி மீதிகள் மாத்திரம் இந்த அறிக்கை தயாரிக்கும் போது கருத்திற் கொள்ளப்பட்டது.

2. கணக்காய்வு அறிக்கை வழங்கலின் பின்னணியும் அதன் தன்மையும்

பெறுமதி சேர் வரி (VAT) மற்றும் தேசத்தை கட்டியெழுப்புதல் வரி (NBT) என்பன உரிய தரப்பினரால் குறித்துரைக்கப்பட்ட திகதியில் செலுத்தப்படாதிருந்த சந்தர்ப்பங்களின் போது உள்நாட்டு இறைவரித் திணைக்களத்திடமுள்ள வரி நிர்வாக தகவல் முறைமை (Legacy System) மூலம் தன்னியக்க மதிப்பீட்டு அறிக்கை நடைமுறை 2012 மார்ச் 31 ஆந் திகதி வரை செயற்படுத்தப்பட்டது. அதன் போது இனங்காணப்பட்ட நிலுவை வரி உரிய சட்டங்களின் ஏற்பாடுகளின் பிரகாரம் அறவிடும் இயலுமை உள்நாட்டு இறைவரித் திணைக்களத்திடம் காணப்பட்டது. எனினும் திணைக்களத்தனால் சுய மதிப்பீட்டு அறிக்கை வழங்கும் செயற்பாடு 2012 ஏப்ரல் 01 ஆந் திகதி ஆரம்பமாகும் வரி காலப்பகுதியிலிருந்து இடைநிறுத்தப்பட்ட காரணத்தினால் குறித்த அறிக்கையின் பேரில் வரித் தொகை (Tax on Return) செலுத்தியுள்ள வரியிருப்பாளர்கள் தொடர்பாக தேவையான நடவடிக்கைகள் எடுக்கப்படாதிருந்த சந்தர்ப்பங்கள் இருந்தன. அவ்வாறு அறவிடப்படாத 31,586 நிலுவை வரி மீதிகள் அளவிலான எண்ணிக்கையொன்று வரி நிர்வாக தகவல் முறைமையில் காணப்பட்டமை அவதானிக்கப்பட்டதுடன் அதற்குரித்தாக மேற்கொள்ளப்பட்ட கணக்காய்வு பரிசோதனையின் போது அவதானிக்கப்பட்ட விடயங்களின் அடிப்படையில் என்னால் இவ்வறிக்கை வழங்கப்படுகின்றது.

3. பின்பற்றப்பட்ட நடைமுறைகள்

பின்வரும் நடைமுறைகள் பின்பற்றப்பட்டன.

3.1 பதிவேடுகள், புத்தகங்கள் மற்றும் அறிக்கைகள் பரீட்சித்தல்

3.1.1 2002 இன் 14 ஆம் இலக்க பெறுமதி சேர் வரிச் சட்டம் மற்றும் அதற்குரிய திருத்தங்கள்

3.1.2 2009 இன் 9 ஆம் இலக்க தேசத்தை கட்டியெழுப்பும் வரிச் சட்டம் மற்றும் அதற்குரிய திருத்தங்கள்

3.1.3 2006 இன் 10 ஆம் இலக்க உள்நாட்டு இறைவரி வரிச் சட்டம் மற்றும் அதற்குரிய திருத்தங்கள்

3.1.4 பெறுமதி சேர் வரி அடிப்படை தொடர்பான திணைக்கள கைநூல்

3.1.5 உள்நாட்டு இறைவரித் திணைக்களத்தின் கணனி முறைமை ஊடாக தயாரித்து உள்நாட்டு இறைவரி ஆணையாளரால் கணக்காய்விற்குச் சமர்ப்பிக்கப்பட்ட கணனி மென் பிரதியில் உள்ளடக்கப்பட்ட நிலுவை வரி மீதிகள் தொடர்பான தகவல்கள்

3.1.6 கணக்காய்வாளர் தலைமை அதிபதியால் சமர்ப்பிக்கப்பட்ட 2016 ஆம் ஆண்டின் நிலுவை வரி அறிக்கை

3.2 ஏனைய பரிசோதனைகள்

ஆவணங்கள் பரிசோதனைக்கு மேலதிகமாக பின்வரும் ஏனைய பரிசோதனைகள் மேற்கொள்ளப்பட்டன.

3.2.1 வரி செலுத்துபர்களால் வரி அறிக்கை சமர்ப்பித்தல் மற்றும் பணக் கொடுப்பனவு, வரி செலுத்துபர்களுக்காக மதிப்பீட்டு அறிக்கை வழங்குதல், தண்டம் விதித்தல் மற்றும் நிலுவை வரியாக அறிக்கையிடல் போன்ற விடயங்கள், வரி நிர்வாக தகவல் முறைமையுடன் அண்மித்து மேற்கொண்ட முறை தொடர்பாக கட்டுப்பாட்டு பரிசோதனை மேற்கொள்ளல்

3.2.2 உரிய சட்டங்களின் ஏற்பாடுகளின் பிரகாரம் கணக்காய்விற்கு பெற்றுக் கொள்ளக்கூடிய தகவல்களின் பேரில் தரவுப் பகுப்பாய்வு செய்து கணக்கிடல் செய்தல்

3.2.3 உள்நாட்டு இறைவரித் திணைக்களத்தின் உத்தியோகத்தர்களுடன் கலந்துரையாடி கணனி முறைமை பயன்பாட்டிற்காக தரவுகளைப் பெற்றுக்கொள்ளல்

4. விடயப்பரப்பை வரையறுத்தல்

இவ்வறிக்கைகளில் எழுந்த அவதானிப்புக்கள் மூலம் தீர்மானத்திற்கு வருதல் எனது விடயப் பரப்பில் மேலே காண்பிக்கப்படுகின்ற வரையரைகளுக்கு உட்பட்டிருந்ததாக அவதானிக்கப்பட்டது.

4.1 வரி நிர்வாக முறைமையின் நிகழ்ச்சித்திட்டத்தை மாற்றுதல் 2012 ஆம் ஆண்டிலிருந்து மேற்கொள்ளப்பட்டிருந்ததுடன் கணக்காய்வுப் பரிசோதனை மேற்கொள்ளப்படுகின்ற 2017 ஆம் ஆண்டளவில் மாற்றங்கள் செய்யப்பட்டு 05 ஆண்டுகளுக்கு மேற்பட்ட காலம் கடந்திருந்தமை.

4.2 கணனி நிகழ்ச்சித்திட்டத்தை மாற்றுதல் தொடர்பாக 2017 ஒக்தோபர் 13 ஆந் திகதிய PUR/D/IR/INFO/17/58 ஆம் இலக்க தகவல் கோரல் கடிதத்தில் விசாரிக்கப்பட்ட தகவல்கள் திணைக்களத்தினால் 2018 ஏப்ரல் 19 ஆந் திகதி வழங்கப்பட்டிருந்த போதிலும் அவை போதியளவில் இல்லாமை மற்றும் விடயத்தை அடிப்படையாக கொண்டும் இல்லாதிருந்தமை (பின்னிணைப்பு – 1)

- 4.3 2012 ஏப்ரல் 01 ஆந் திகதி முதல் 2015 திசெம்பர் 31 ஆந் திகதி வரையான காலப்பகுதிக்குரிய அறிக்கையின் பேரில் VAT மற்றும் NBT செலுத்தப்படாத நிலுவை வரி மீதிகள் தொடர்பான அறிக்கையொன்று கணனி முறைமையூடாக நேரடியாக பெற்றுக்கொள்ளக்கூடிய வகையில் போதியளவு வசதிகள் மற்றும் வழிகாட்டல்கள் திணைக்களத்தினால் வழங்கப்படாமை.
- 4.4 திணைக்களத்தினால் கணனி முறைமை ஊடாக தயாரிக்கப்பட்டு கணக்காய்விற்கு வழங்கப்பட்ட கணனி மென் பிரதியிலிருந்து பெற்றுக்கொண்ட தகவல்களின் பேரில் இவ்விசேட கணக்காய்வு பரிசோதனை மேற்கொண்டமை மற்றும் 2016 திசெம்பர் 27 ஆந் திகதிய PUR/D/IR/INFO/2016/65 ஆம் இலக்க தகவல் கோரல் கடிதத்தில் வேண்டப்பட்ட அத்தகவல்களை வழங்குவதற்காக திணைக்களத்தினால் 2017 மே 15 ஆந் திகதி வரை தாமதித்தமை மற்றும் அவ்வாறு தகவல்களை வழங்கியதன் பின்னர் நிலுவை வரி மீதிகளில் ஏற்பட்ட மாற்றங்கள் இவ்வறிக்கையில் மேல்கை செய்யப்படாமை (பின்னிணைப்பு – 2, 3)
5. **வரி நிர்வாக கணனி முறைமை செயற்பாட்டை அறிமுகப்படுத்தல். (Legacy System)**
- 5.1 உள்நாட்டு இறைவரித் திணைக்களம் சேகரிக்கும் வரி வருமானம் ஒட்டுமொத்த அரசு வருமானத்திலிருந்து 37 சதவீதமாக இருந்ததுடன் வரி வருமானத்தில் 55 சதவீதம் மற்றும் 9 சதவீதம் முறையே VAT மற்றும் NBT வரிகளுக்கு உரித்தாகின்றது. மிக முக்கியத்துவத்தின் கூடிய இவ்வரி கொடுப்பனவு தவிர்ப்புச் செய்வதற்காக அறிக்கையின் பேரில் (Tax on Return) நிலுவை வரி காணப்படுகையில் சுய மதிப்பீட்டு அறிக்கை வழங்கும் வரி நிர்வாக தகவல்கள் முறையையொன்று (Legacy System) உள்நாட்டு இறைவரித் திணைக்களத்தினால் 2012 மார்ச் 31 ஆந் திகதி வரை செயற்படுத்தப்பட்டது. இச்செயற்பாட்டிற்காக பதிவுசெய்யப்பட்ட வரிசெலுத்துபவர்கள், வரி கோவைகளை பராமரிக்கும் தலைமை அலுவலகத்தின் பிரிவுகள், தரவு தயாரித்தல் மற்றும் வருமான நிர்வாக பிரிவு (DPRAU), கணனி அபிவிருத்தி பிரிவு (CDU) வரி சேகரிக்கும் வங்கி மற்றும் சுங்கத் திணைக்களம் தொடர்புபடுகின்றது. இம் முறைமை மூலம் VAT மற்றும் NBT வரி வகைகளில் உற்பத்தி மற்றும் ஏனைய சேவைகளின் பேரில் வரி நிர்வகிக்கப்படுவதுடன் இறக்குமதி மற்றும் நிதி சேவைகளின் படி வரி இம்முறைமைகள் மூலம் நிர்வகிக்கப்படுவதில்லை.

5.2 இம்முறைமை மூலம் நிர்வகிக்கப்படும் மேற்குறித்த வரி வகைகளில் நிலுவை வரி மீதிகள் Legacy காணப்படுகையில் முறைமை மூலம் மதிப்பீட்டு அறிக்கை சுயமாக வரி செலுத்துபவர்களுக்கு வழங்கப்படும். (பின்னிணைப்பு - 4) மேலும் முறைமை ஊடாக வரி அறிக்கை தொடர்பான தரவுகளை உள்ளடக்குதல், கொடுப்பனவு தொடர்பான தகவல்களை நாளதுவரையாக்குதல், மதிப்பீட்டு அறிவித்தல்களை வழங்குதல், கொடுப்பனவு தாமதத்தின் பேரில் தண்டப்பணம் கணக்கிடல், நாட்குறிப்பு மாற்றல்கள் மற்றும் கொடுப்பனவு மாற்றல்கள், சுங்க தகவல்கள் பெற்றுக் கொள்ளக்கூடிய போன்ற செயற்பாடுகள் இடம்பெறுகின்றது.

5.3 VAT மற்றும் NBT வரி செலுத்துபவர்கள் வரி அறிக்கை சமர்ப்பிக்கப்பட வேண்டிய இறுதி திகதி அல்லது அதற்கு முன்னர் (பின்னிணைப்பு - 5, 6) வரி அறிக்கை உள்நாட்டு இறைவரி ஆணையாளருக்கு சமர்ப்பிக்கப்பட்ட பின் தரவு தயாரிப்பதற்கு மற்றும் வருமான நிர்வாக பிரிவினால் முறைமைக்கு தகவல்களை உட்செலுத்துவதற்காக Data Login Number (DLN) வழங்குவது இடம்பெறுவதுடன், அதன் பின்னர் குறித்த காலப்பகுதிக்காக வரிசெலுத்துபவர் செலுத்த வேண்டிய வரி குறிப்பிடப்பட்டு கோவை நாளதுவரையாக்கப்படும்.

வரி செலுத்துபவர்களால் வரி செலுத்த வேண்டிய இறுதி திகதி அல்லது அதற்கு முன்னர் (பின்னிணைப்பு - 7, 8) வங்கி ஊடாக பணம் செலுத்தப்படுவதுடன் செலுத்திய வரி விபரங்களின் மென் பிரதி வங்கியால் நாளாந்தம் உள்நாட்டு இறைவரி ஆணையாளர் நாயகத்திற்கு அனுப்பிவைக்கப்படுகிறது. கிடைத்த தகவல்களை அடிப்படையாகக் கொண்டு தரவுத் தயாரிப்பு வருமான நிர்வாகப் பிரிவினால் தகவல்களை உட்செலுத்துவதற்குரிய Data Login Number (DLN) வழங்கல் இடம்பெறுவதுடன், கணனி அபிவிருத்தி பிரிவில் நிர்வாக தகவல் முறைமையினுள் உரிய காலப்பகுதிக்காக செலுத்துபவரின் கொடுப்பனவில் பதிவு செய்யப்பட்டு கோவை நாளதுவரையாக்கப்படும்.

மேலும் சுங்கத் திணைக்களத்தினால் வர செலுத்துபவர்களுக்குரிய தகவல்களின் மென் பிரதி உள்நாட்டு இறைவரி ஆணையாளர் நாயகத்திற்கு வழங்கப்படுவதுடன் அத்தரவுகளும் கணனி தகவல் முறைமை ஊடாக நாளதுவரையாக்கப்படும்.

5.4 கணனி முறைமைக்கு உள்ளடக்கப்பட்ட வரி அறிக்கை தகவல்கள், கொடுப்பனவு தகவல்கள் மற்றும் சுங்க தகவல்கள் (வரி அறிக்கையில் குறிப்பிடப்பட்டுள்ள இறக்குமதி தொடர்பான விபரங்கள் உறுதிப்படுத்துவதற்கு) கணனி முறைமையில் செயற்பாட்டு உட்பட்டிருந்த செலுத்துவர்களினால் அறிக்கையில் குறிப்பிடப்பட்டுள்ள

வரித் தொகையை கொடுப்பனவு செய்யப்பட்டுள்ளதா என பொறியியல் ரீதியில் பரீட்சிக்கப்படுகின்றது. அவ்வாறு பரீட்சிக்கப்பட்டு மேலும் செலுத்த வேண்டிய நிலுவை வரி மீதியொன்று காணப்பட்டால் கணனி முறைமை மூலம் வரி செலுத்துபவருக்கு சுயமாக வரி மதிப்பீட்டு அறிக்கையொன்று வழங்கப்படும். அவ்வாறு பரீட்சிக்கப்பட்டு மேலும் செலுத்த வேண்டிய நிலுவை வரி காணப்பட்டால் கணனி முறைமை மூலம் வரி செலுத்துபவர்களுக்கு சுய மதிப்பீட்டு அறிக்கை வழங்கப்படும். அவ்வாறு வழங்கலில் பின்வரும் இணக்கப்பாடுகள் ஏற்படுகின்றன.

- அறிக்கை அடிப்படையில் நிலுவை வரி காணப்படும் சகல VAT மற்றும் NBT வரி மீதிகளுக்காக வரியிருப்பாளர்களுக்கு மதிப்பீட்டு அறிக்கை வழங்கல்.
- வரிச் சட்டங்களின் ஏற்பாடுகளின் பிரகாரம் கொடுப்பனவு தவிர்ப்புச் செய்யப்பட்டுள்ள வரியொன்றாயின் அது தொடர்பாக தகவல்கள் அறிக்கையிடல்.
- வரிச் சட்ட ஏற்பாடுகளின் பிரகாரம் நிலுவை வரி மற்றும் தண்டம் விதித்தல் மற்றும் சுயமாக தண்டப்பணம் கணிப்பீடு
- கணனி முறைமையில் நிலுவை வரியாக காண்பித்தல்
- அரையாண்டில் ரீதியில் சமர்ப்பிக்கப்படும் நிலுவை வரி அறிக்கைகளில் பதிவு செய்தல்.
- வரிச் சட்ட ஏற்பாடுகளின் பிரகாரம் நிலுவை வரி அறவிடும் நடைமுறைக்கு தொடர்புபடுத்தப்பட்டு நிலுவை வருமானத்தை சேகரிப்பதற்கு இயலுமை காணப்படல். (உதாரணமாக வங்கி கணக்கினை தடைசெய்தல், ஆதனங்களை கையேற்றல், நீதிமன்ற நடவடிக்கைகளை எடுத்தல்)

எனினும் முறைமையின் ஊடாக சுய மதிப்பீட்டை வழங்கும் இச்செயற்பாடு 2012 மார்ச் 31 ஆந் திகதி வரை மாத்திரம் செயற்படுத்தப்பட்டிருந்தது.

06. 2012 ஏப்ரல் 01 ஆந் திகதி முதல் அறிக்கை அடிப்படையில் நிலுவை வரிக்காக சுய மதிப்பீட்டு அறிக்கை வழங்குதல் இடைநிறுத்தப்பட்டமையால் ஏற்பட்ட தாக்கம்

- 6.1 மேற்படி 5.3 பந்தியின் பிரகாரம் செயற்பாடுகள் அதே முறையில் செயற்படுத்தப்பட்ட போதிலும் 2012 ஏப்ரல் 01 ஆந் திகதி முதல் செயற்பாடு அறிக்கையின் பேரில் நிலுவை வரிக்காக சுய மதிப்பீட்டு அறிக்கை வழங்கும்

செயற்பாடு நிறுத்தப்பட்டிருந்தது. அவ்வாறு நிறுத்தப்பட்டதன் பின்னர் உத்தியோகத்தர்களால் அறிக்கையில் நிலுவை வரி இனங்காணப்பட்டு மதிப்பீட்டு அறிக்கை வழங்கல் (Manually) ஆரம்பிக்கப்பட்டது. (பின்னிணைப்பு - 9)

சுயமாக செயற்படும் முறைமை இடைநிறுத்தப்பட்டதன் பின்னர் உத்தியோகத்தர்களால் தமது பொறுப்பில் காணப்படும் வரி கோவைகளுக்குரிய அறிக்கையின் பேரில் நிலுவை வரி உள்ளதாக வெளிப்படுத்தப்பட வேண்டியதுடன், அறிக்கையின் பேரில் செலுத்தப்படாத நிலுவை வரிக்காக தண்டப்பணம் உள்ளடக்கப்பட்ட மதிப்பீட்டு அறிக்கையொன்று தயாரிக்கப்பட்டு தரவு தயாரிப்பு மற்றும் வருமான நிர்வாக பிரிவிற்கு தொடர்புபடுத்தப்பட வேண்டும். அதன் பின்னர் தரவு தயாரிப்பு மற்றும் வருமான நிர்வாக பிரிவு அம்மதிப்பீட்டு அறிக்கையை கணனி அபிவிருத்திப் பிரிவிற்கு தொடர்புபடுத்தப்படுவதுடன் அங்கு தகவல் முறைமை ஊடாக மதிப்பீட்டு அறிக்கை வழங்கல் மற்றும் வரி செலுத்துபவரின் கடித கோவைகள் நாளதுவரையாக்குதல் இடம்பெறும். அதன் பிரகாரம் அறிக்கையின் பேரில் நிலுவை வரிக்காக சுயமாக மதிப்பீட்டு அறிக்கை வழங்கல் இடைநிறுத்தப்பட்டு உத்தியோகத்தர்களால் நிலுவை வரி கணக்கிடப்பட்டு மதிப்பீட்டு அறிக்கை வழங்குதன் மூலம் சில நிலுவை வரி மீதிகளுக்காக மதிப்பீட்டு அறிக்கை வழங்கப்படாமை காரணமாக அவற்றின் அறவீடு / தீர்வு செய்தல் தாமதம் ஏற்பட்டுள்ளதாக கணக்காய்வில் அவதானிக்கப்பட்டது.

6.2 அதன் பிரகாரம் 2012 ஏப்ரல் 01 ஆந் திகதி முதல் 2015 திசெம்பர் 31 ஆந் திகதி வரை மேலே குறிப்பிடப்பட்ட அறிக்கையின் பேரில் செலுத்த வேண்டிய வரி 2016 திசெம்பர் 31 ஆந் திகதி வரையிலும் தீர்வு செய்யாமல் இருந்த வரி செலுத்துபவர்கள் இருப்பது அவதானிக்கப்பட்டதுடன், அத்திகதி வரையிலும் வரி செலுத்துபவர்களுக்கு மதிப்பீட்டு அறிக்கை வழங்குவதற்கு திணைக்களம் நடவடிக்கை எடுத்திருக்கவில்லை. (பின்னிணைப்பு - 10) அதன் பிரகாரம் 2016 திசெம்பர் 31 ஆந் திகதி வரையில் அறவிடப்படாத / தீர்வுசெய்யப்படாத ரூபா 15,283,308,305 கூட்டுத்தொகையான VAT மற்றும் NBT வரி என்பவற்றை பின்வரும் அட்டவணை காட்டுகின்றது.

அட்டவணை 1 அறவிடப்படாத / தீர்வுசெய்யப்படாத VAT மற்றும் NBT மீதிகள்

வரி வகை -----	நிலுவை வரித்தொகை (VAT மற்றும் NBT) -----
	ரூபா
பெறுமதி சேர் வரி (VAT)	10,059,345,403
தேசத்தை கட்டியெழுப்பும் வரி (NBT)	5,223,962,902

மொத்தம்	15,283,308,305 =====

பந்தியில் வெளிப்படுத்தப்பட்டுள்ள ரூபா 10,059 மில்லியனான தீர்வுசெய்யப்படாத பெறுமதி சேர் வரியில் 2018 மே 04 ஆந் திகதி வரையில் ரூபா 7,485 மில்லியன் வரை தீர்வு செய்யப்பட்டுள்ளதாக திணைக்களத்தினால் கணக்காய்விற்கு அறிக்கையிடப்பட்டிருந்த போதிலும், அது தீர்வு செய்யப்பட்டுள்ள முறை விபரமாக குறிப்பிடப்பட்டிருக்கவில்லை. (பின்னிணைப்பு – 11)

- 6.3 மேற்படி நிலுவை வரி நிர்வாக தகவல்கள் முறைமை ஊடாக மதிப்பீட்டு அறிக்கை வழங்கப்படாமை காரணமாக வரி சட்டங்களின் (பின்னிணைப்பு – 12) ஏற்பாடுகளின் பிரகாரம் அறிக்கையின் பேரில் நிலுவை வரிக்காக தண்டப்பணம் விதிக்கப்பட்டிருக்கவில்லை. நிலுவை வரி அடிப்படையில் அறவிடப்பட வேண்டிய தண்டப்பணத் தொகை கணக்காய்வினால் அண்ணளவாக பின்வருமாறு கணக்கிடப்பட்டிருந்தது.

அட்டவணை - 2 அறவிடப்படாத / தீர்வுசெய்யப்படாத VAT மற்றும் NBT நிலுவை வரி மீதியின் மீது கணக்கிடப்பட்ட தண்டப்பணம்

வரி வகை	மேற்படி 6.2 ஆம் பந்தியில் நிலுவை நிலுவை வரித் தொகைக்கு விதிக்கப்படாத தண்டப்பணம்
-----	-----
	ரூபா
பெறுமதி சேர் வரி (VAT)	6,713,546,137
தேசத்தை கட்டியெழுப்பும் வரி (NBT)	2,524,123,107

மொத்தம்	9,237,669,244
	=====

6.4 இந்த செலுத்தப்படாத / தீர்வு செய்யப்படாத ரூபா 24,520,977,549 கூட்டுத்தொகையான நிலுவை வரி மற்றும் தண்டப்பண மீதி வரி நிர்வாக முறைமையின் நிலுவை வரியாக அறிக்கையிடப்படாதிருந்ததுடன் இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் நிதிப்பிரமாணம் 128 இன் பிரகாரம் 2016 திசம்பர் 31 இல் உள்ளவாறு கணக்காய்வாளர் தலைமை அதிபதிக்கு சமர்ப்பிக்கப்பட்ட நிலுவை வருமான அறிக்கையிலும் இந்நிலுவை மீதிகளை வெளிப்படுத்துவதற்கு திணைக்களம் நடவடிக்கை எடுத்திருக்கவில்லை. மேலும் இந்நிலுவை கொடுப்பனவை தவிர்ப்புச் செய்துள்ள வரியாக அறிக்கையிடாமை காரணமாக வரிச் சட்டங்களின் ஏற்பாடுகளின் பிரகாரம் அறவிடுவதற்கோ அல்லது தீர்வு செய்வதற்கோ திணைக்களத்தினால் நடவடிக்கை எடுக்கப்பட்டிருக்கவில்லை.

7. முறைமைகளும் பலவீனங்களும்

விசேட கணக்காய்வுப் பரிசோதனையின் போது அவதானிக்கப்பட்ட முறைமைகள் பலவீனங்கள் கீழே காட்டப்பட்டுள்ளன.

7.1 அறிக்கையின் பேரில் நிலுவை வரிக்காக சுய மதிப்பீட்டு அறிக்கை வழங்கல் கணனி நிகழ்ச்சித்திட்டத்தை மாற்றும் தேவைப்பாட்டை இனங்காண்பதற்காக விடயத்துறையின் நிபுணர்களைக் கொண்டு ஆய்வு செய்ததாகவும் மாற்றம் செய்யப்பட வேண்டிய துறை தொடர்பான முன்மொழிவொன்றை தயாரித்து

திணைக்களத்தின் மேல்மட்ட முகாமைத்துவத்தினால் அங்கீகரிக்கப்பட்டுள்ளதாக அவதானிக்கப்படவில்லை.

7.2 இம்மாற்றங்களுக்குரிய தகவல்கள் உள்ளடக்கப்பட்ட சம்பவக் குறிப்புக்கள் பேணப்பட்டுள்ளதாக அவதானிக்கப்படாததுடன் எந்தவொரு உத்தியோகத்தராலும் வழங்கப்பட்ட ஆலோசனையின் பேரில் நிகழ்ச்சித்திட்டம் மாற்றப்பட்ட என்பது தொடர்பாக உறுதிப்படுத்தப்படவில்லை.

7.3 சுய மதிப்பீட்டு அறிக்கை வழங்கல் செயற்பாடு இடைநிறுத்தப்பட்டதன் பின்னர் உத்தியோகத்தர்களால் வழங்கப்படும் தகவல்களின் பேரில் நிலுவை வரிக்காக மதிப்பீட்டு அறிக்கை வழங்கும் செயற்பாட்டை மேற்கொள்வதற்காக உத்தியோகத்தர்களுக்கு ஆலோசனை வழங்கப்பட்டிருந்த போதிலும் பின்தொடர் கட்டுப்பாட்டு நடைமுறையொன்று திணைக்களத்தினால் பின்பற்றப்பட்டுள்ளதாக உறுதிப்படுத்துவதற்கான சான்றுகள் கணக்காய்விற்கு சமர்ப்பிக்கப்படவில்லை.

8. பரிந்துரைகள்

8.1 வரி நிர்வாக தகவல் முறைமையின் நிகழ்ச்சித்திட்டங்களில் மாற்றங்களை மேற்கொள்வதற்கு முன்னர் மாற்றும் தேவைப்பாட்டை முறையான ஆய்வொன்றை மேற்கொள்ளல் மற்றும் அதற்காக வரியியல் மற்றும் தகவல் முறைமை நிர்வாகம் ஆகிய தொழில்நுட்ப துறையை பிரதிநிதித்துவப்படுத்தும் நபர்களுடன் கூடிய குழுவொன்று நியமிக்கப்பட்டு அக்குழுவின் பரிந்துரையின் பேரில் அச்செயற்பாடு மேற்கொள்ளப்படல். (தொடர்பு 7.1 ஆம் பந்தி)

8.2 வரி நிர்வாக முறைமையின் நிகழ்ச்சித்திட்டத்தில் உத்தேச மாற்றங்களுக்காக திணைக்களத்தின் உயர் முகாமைத்துவத்தின் எழுத்துமூல அங்கீகாரம் பெற்றுக் கொள்ளல் (தொடர்பு 7.1 ஆம் பந்தி)

8.3 முறைமையில் காணப்படும் சிக்கல்களை இனங்காண்பதற்குரிய விடயங்கள் மற்றும் முறைமையில் மேற்கொள்ளப்பட வேண்டிய மாற்றங்களுக்குரிய சமர்ப்பிக்கப்பட்ட முன்மொழிவுகளைப் பட்டியலிடல். (தொடர்பு 7.2 ஆம் பந்தி)

8.4 வரி நிர்வாக முறைமையில் மேற்கொள்ளப்பட்ட நிகழ்ச்சித்திட்டங்கள் மாற்றங்களுக்குரிய சகல தகவல்களும் உள்ளடக்கப்பட்ட (மாற்றம் செய்வதற்குரிய அங்கீகாரம், மேற்கொள்ள வேண்டிய மாற்றங்கள், மாற்றங்கள் மேற்கொண்ட உத்தியோகத்தர்கள் போன்ற விபரங்கள் உட்பட) சம்பவப் பதிவுகள் திணைக்களத்தின் கணனி அபிவிருத்தி பிரிவினால் பேணிச் செல்லல் (தொடர்பு 7.2 ஆம் பந்தி)

- 8.5 வரி நிர்வாக முறைமையில் மேற்கொள்ளப்பட்ட மாற்றங்கள் தொடர்பாக திணைக்களத்தின் உத்தியோகத்தர்கள் அறிவூட்டுதல் மற்றும் மேற்கொள்ளப்பட்ட மாற்றங்களுக்கு இணங்கும் வகையில் உத்தியோகத்தர்கள் நடவடிக்கை எடுப்பதை உறுதிப்படுத்தக்கூடிய வகையில் உத்தியோகத்தர்கள் நடவடிக்கை எடுப்பதாக உறுதிப்படுத்தக்கூடிய வகையில் பொருத்தமான நடைமுறையொன்றை தயாரித்து முறைப்படி மேற்கொள்வதாக உறுதிப்படுத்தல். (தொடர்பு 7.3 ஆம் பந்தி)
- 8.6 2016 திசம்பர் 31 ஆந் திகதியில் உள்ளவாறு அறவிடப்படாத/தீர்வு செய்யப்படாமல் காணப்படும் 2012 ஏப்ரல் 01 ஆந் திகதி முதல் 2015 திசம்பர் 31 ஆந் திகதி வரையான காலப்பகுதிக்குரிய VAT மற்றும் NBT அறிக்கையின் பேரில் காணப்படும் முறையே ரூபா 10,059,345,403 மற்றும் ரூபா 5,223,962,902 தொகையான நிலுவை மீதிகளுக்காக துரிதமாக மதிப்பீட்டை வழங்கி/நாட்குறிப்புக்களைப் பயன்படுத்தி நிலுவை வரியை அறவிடுவதற்கு/தீர்வுசெய்வதற்கு நடவடிக்கை எடுத்தல். (தொடர்பு 6.1, 6.2 மற்றும் 6.4 பந்திகள்)
- 8.7 வரி செலுத்துபவர்களால் சமர்ப்பிக்கப்பட்ட வரி அறிக்கையின் பேரில் (Tax on Return) உருவாகியிருந்த மேற்படி 8.6 ஆம் பந்தியின் நிலுவை வரி மீதிகளுக்காக தண்டப்பணம் கணக்கிடப்பட்டு அனைத்து தண்டப்பணத்தையும் அறவிடுவதற்கு நடவடிக்கை எடுத்தல். (தொடர்பு 6.3 ஆம் பந்தி)

9. முடிவு

- 9.1 முறையான அங்கீகாரமோ ஆய்வும் இன்றி வரி நிர்வாகக் கணனி முறைமையினூடாக சுய மதிப்பீட்டு அறிக்கைகளை வழங்குவது இடைநிறுத்தப்பட்டமையால் வரிக்கான இணக்கம் முறையாக இடம்பெறவில்லை என முடிவு செய்யப்படுகின்றது.
- 9.2 சுய மதிப்பீட்டு அறிக்கையின் விநியோகம் இடைநிறுத்தப்பட்டதன் காரணமாக உள்நாட்டு இறைவரித் திணைக்களத்தால் அறவிடுவதற்கு / தீர்வு செய்வதற்கு இயலாது போன ரூபா 24,520 மில்லியன் வரி நிலுவை மற்றும் தண்டப் பணத்தை அறவிடுவதற்கு/ தீர்வு செய்வதற்கு நடவடிக்கை எடுத்தல் வேண்டும் என முடிவு செய்யப்படுகின்றது.

எச்.எம். காமினி விஜேசிங்ஹு

கணக்காய்வாளர் தலைமை அதிபதி

2018 யூன் 14

**Special Report of the Auditor General on the effect to the
Government Revenue made by holding over of issue of automated
assessment reports by the Revenue Administration Computer System
of the Department of Inland Revenue**

AUDITOR GENERAL'S DEPARTMENT

Content

<u>Chapter</u>		<u>Page</u>
1	Executive Summary	35
2	Background and Nature of issuing the Audit Report	36
3	Methodologies followed	36
3.1	Examination of Registers, Books and Records	
3.2	Other Examinations	37
4	Limit of the Scope	37
5	Introduction the Process of Tax Administration Computer System (Legacy System)	38
6	Effect of holding over of issue of automated assessment reports for outstanding Tax on Return since 01 April 2012	40
7	Weaknesses in Systems	42
8	Recommendations	43
9	Conclusion	44
10	Annexuers	45-75

Table Content

<u>Table</u>		<u>Page</u>
1	Unrecovered/unsettled balance of outstanding tax of VAT and NBT	41
2	Penalties computed on unrecovered/unsettled balance of outstanding tax of VAT and NBT	41

Special Report of the Auditor General on the effect to the Government Revenue made by holding over of issue of automated assessment reports by the Revenue Administration Computer System of the Department of Inland Revenue

1. Executive Summary

Sri Lanka Government Revenue consists of tax and non-taxable revenue and the Department of Inland Revenue can be identified as one of the parties responsible for administration of revenue from tax. Out of the revenue from tax collected by the Department of Inland Revenue, approximately 65 per cent is collected from Indirect Revenue from Tax and the VAT and NBT included in the said Indirect Revenue from Tax are highly significant. Hence, in case payments of VAT and NBT are defaulted by tax payers, the decrease in the revenue from tax thereby to the Government is inevitable. Therefore, earning maximum revenue from tax for the Government is the responsibility of the Department of Inland Revenue and with a view to achieving that, a procedure in issuing automated assessment reports on outstanding Tax on Return had been implemented from the year 2002 to 31 March 2012.

Through issuance of these automated assessment reports, several important tasks such as reporting in case of a default, imposing of penalties on outstanding tax and indicating outstanding tax in the computer system had been performed and the Department of Inland Revenue had held over the issuance of automated assessment reports from 01 April 2012 and commenced the process of carrying it out through officers manually. As a result of holding over the automated assessment system as mentioned above, this report reveals a tax balance of VAT and NBT amounting to Rs.15,283 million to be recovered / settled as at 31 December 2015 and that the penalty recoverable on those tax according to computations of the Audit amounts to approximately Rs.9,237 million. Moreover, this system comprised of a large number of outstanding balances of tax with less values. Hence, only the outstanding balances of tax exceeding the value of Rs.1000 had been considered in the preparation of this report.

2. Background and Nature of issuing the Audit Report

In instances where Value Added Tax (VAT) and Nation Building Tax (NBT) are not paid on the due date by the relevant parties, a methodology of issuing automated assessment reports through the Legacy System of the Department of Inland Revenue had been implemented up to 31 March 2012. The Department of Inland Revenue had the authority to recover the outstanding taxes revealed in terms of provisions in relevant Acts. However, due to holding over of the process of issuing automated assessment reports from the period of tax commenced from 01 April 2012, there were instances where necessary steps had not been taken in respect of tax payers who had failed to pay Tax on Return as due. It was observed that a number of about 31,586 outstanding tax balances so unrecovered, were included in the Legacy System and this report is issued by me, based on the matters observed during the audit examination carried out thereon.

3. Methodologies followed

The following methodologies were followed.

3.1 Examination of Registers, Books and Records

The following Acts, reports and registers were examined in this audit.

- 3.1.1 Value Added Tax Act, No.14 of 2002 and relevant amendments
- 3.1.2 Nation Building Tax Act, No.9 of 2009 and relevant amendments
- 3.1.3 Inland Revenue Act, No.10 of 2006 and relevant amendments
- 3.1.4 Department Manual on Value Added Tax
- 3.1.5 Information on outstanding tax balances included in the computer soft copy prepared by the computer system of the Department of Inland Revenue and presented by the Commissioner General of Inland Revenue to Audit
- 3.1.6 Reports on Arrears of Revenue for the year 2016 presented to the Auditor General

3.2 Other Examinations

In addition to the examination of registers, the following examinations were carried out.

- 3.2.1 Perform s test of control on how matters such as submission of Tax Returns and making payments by tax payers and issue of assessment reports to tax payers, imposing penalties and being recorded as outstanding tax, is carried out through the Legacy System.
- 3.2.2 In terms of provisions in the relevant Acts, analysis of data on the information obtained by Audit and carrying out computations.
- 3.2.3 Obtaining information for using the computer system after discussions with the officers of the Department of Inland Revenue.

4. Limit of the Scope

In reaching conclusions by the observations highlighted by this report, it is emphasized that my scope was subjected to the following limits.

- 4.1 The changing of the programmes in the Legacy System had been carried out in the year 2012 and the lapse over a period of 05 years by the year 2017 after making that change, in which this audit examination had been carried out.
- 4.2 The information inquired by the Letter No. PUR/D/IR/INFO/17/58 of 13 October 2017 of calling for information in respect of changing computer programmes had been provided by the Department on 19 April 2018. However, they had neither been material nor objective. (Annexure – 1)
- 4.3 Failure in providing adequate facilities and guidance to Audit in a manner of obtaining a report on outstanding balances of VAT and NBT on return directly through the computer system relating to the period from 01 April 2012 to 31 December 2015.

- 4.4 Carrying out this special audit examination based on information obtained from the computer softcopy prepared through the computer system and given to Audit by the Department, delay in providing that information requested by the Letter No. PUR/D/IR/INFO/2016/65 of 27 December 2016 up to 15 May 2017 by the Department and failure to reveal the changes occurred in outstanding balances of taxes by this report after providing such information. (Annexure – 2, 3)

5. Introduction the Process of Tax Administration Computer System (Legacy System)

- 5.1 The revenue from tax collected by the Department of Inland Revenue stands at approximately 37 per cent of the entire Government Revenue and Value Added Tax (VAT) and Nation Building Tax (NBT) make up 55 per cent and 9 per cent out of the revenue from taxes respectively. When there are outstanding Tax on Return, a Legacy System from which automated assessment reports are issued, was implemented by the Department of Inland Revenue up to 31 March 2012 for the prevention of defaulting the payment of these taxes which have a significant value. The registered tax payers, Units of the Head Office by which tax files are maintained, Data Processing and Revenue Administration Unit (DPRAU), Computer Development Unit (CDU), Banks by which taxes are collected and Department of Customs involve in this System. Moreover, types of taxes of VAT and NBT on productions and other services are administered by this System while taxes on imports and financial services are not administered.
- 5.2 When there are outstanding balances of said types of taxes administered by this System, an automated assessment report is issued to the tax payer by the Legacy System (Annexure –4). Further, functions such as entering data on tax returns, updating information on payments, issue of assessment notices, computation of penalties for delay in payments, transfer of journals and transfer of payments and enable the obtaining of information on customs are carried out through this System.

- 5.3 After submission of tax returns to the Commissioner General of Inland Revenue on or before the date of submission of tax returns by tax payers of VAT and NBT (Annexures V, and VI), the Data Login Numbers (DLN) are issued for the purpose of entering information into the System by the Data Processing and Revenue Administration Unit and subsequently, the file is updated by recording the tax payable by the tax payer for the relevant period.

Tax payers pay taxes through Banks on or before the deadline on which tax should be paid (Annexures 7 and 8) and a soft copy on details of taxes paid is sent daily to the Commissioner General of Inland Revenue by the Bank. Data Login Numbers (DLN) relating to the entering of information into the System, are issued based on information received by the Data Processing and Revenue Administration Unit and in the Computer Development Unit, tax files are updated by recording payment of taxes of tax payers in the Legacy System for the relevant period.

Further, soft copies on information relating to tax payers are delivered by the Department of Customs to the Commissioner General of Inland Revenue and that information too are updated through this computer system.

- 5.4 Information on tax returns, information on payments and information on customs(for the confirmation of details on importations indicated in tax returns) entered into the computer system, are subjected to the process of the computer system and it is checked mechanically whether the tax indicated in the return is paid by the tax payer. After so checking, in case of an outstanding balance of taxes payable further, an automated assessment report is issued through this computer system to the tax payer and as a result, the following compliances are observed.

- Issue of assessment reports to tax payers for all balances of Value Added Tax (VAT) and Nation Building Tax (NBT) remained as outstanding Tax on Return.
- In case of tax defaulted in terms of provisions of Tax Acts, recording information thereon.
- Imposing penalties on outstanding tax in terms of provisions of Tax Acts and automatic computation of penalties.

- Indicating as outstanding taxes in the computer system.
- Recording outstanding taxes in Outstanding Revenue Report, submitted half yearly.
- Capability of collecting arrears of revenue by referring procedures for the recovery of outstanding taxes in terms of provisions of Tax Acts. (Examples: Freezing of bank accounts, Transfer of assets, taking legal action)

However, this process of issue of automated assessments through the system had been implemented only up to 31 March 2012.

6. Effect of holding over of issue of automated assessment reports for outstanding Tax on Return since 01 April 2012

- 6.1 Even though the activities mentioned in paragraph 5.3 above, were implemented in the same manner, the process of issue of automated assessment reports for outstanding Tax on Return had been discontinued since 01 April 2012. After doing so, the officers had identified outstanding Tax on Return and commenced the issue of assessment reports manually (Annexure 9).

After holding over the system operated automatically, the officers should reveal that there are outstanding Taxes on Return relating to files which are in their custody and an assessment report including penalties for outstanding Tax on Return should be prepared and forwarded to the Data Processing and Revenue Administration Unit. Subsequently, that assessment report is forwarded to the Computer Development Unit by the Data Processing and Revenue Administration Unit and the issue of assessment reports and updating the file of the tax payer are done through the Computer System therein. Accordingly, issue of automated assessment reports for outstanding Tax on Return is discontinued and computation of outstanding taxes and issue of assessment reports are carried out by the officers. As such, it was observed in audit that recovery of certain outstanding balances of taxes / settlement of them are delayed due to failure in issuing assessment reports therefor.

- 6.2 Accordingly, it was further observed that there are tax payers who had not settled the aforesaid VAT and NBT on Return even up to 31 December 2016, remained from 01 April 2012 to 31 December 2015 and the Department had not taken action even by that date to issue assessment reports to tax payers (Annexure 10). Accordingly, the VAT and NBT totalling Rs.15,283,308,305 which had remained unrecovered /unsettled by 31 December 2016, are shown in the table below.

Table – 1 Unrecovered/unsettled balance of outstanding tax of VAT and NBT

Type of Tax -----	Amount of outstanding tax (VAT and NBT) -----
	Rs.
Value Added Tax (VAT)	10,059,345,403
Nation Building Tax(NBT)	5,223,962,902

Total	15,283,308,305 =====

The Department had reported to the Audit that the unsettled Value Added Tax amounting to Rs.10,059 million revealed by the paragraph, had been settled up to Rs.7,485 million by 04 May 2018. Nevertheless, the mode of settlement had not been stated in detail. (Annexure - 11)

- 6.3 The Assessment Reports on the said outstanding tax had not been issued through the Legacy System, thus the penalties on outstanding Tax on Return had not been imposed in terms of the provisions in Tax Acts (Annexure –12). The penalties recoverable on outstanding tax were computed by the Audit as follows.

Table – 2 Penalties computed on unrecovered/unsettled balance of outstanding tax of VAT and NBT

Type of Tax -----	Penalties not imposed on the outstanding tax in the paragraph 6.2 above -----
	Rs.
Value Added Tax (VAT)	6,713,546,137

Nation Building Tax(NBT)	2,524,123,107

Total	9,237,669,244
	=====

- 6.4 The unpaid/unsettled balance of outstanding tax and penalties totalling Rs.24,520,977,549 had not been recorded as outstanding tax in the Legacy System and the Department had not taken action to disclose these outstanding balances in the Report on the arrears of Revenue presented to the Auditor General as at 31 December 2016 in terms of the Financial Regulation 128 of the Democratic Socialist Republic of Sri Lanka. Further, these outstanding amounts had not been reported as defaulted tax, thus the Department had not taken action to recover or settle it in terms of the provisions in Tax Acts.

7. Weaknesses in Systems

Weaknesses in systems observed during the special audit examination are given below.

- 7.1 It was not observed that a study for the identification of necessity to change the computer programme of issuing automated assessment reports for the outstanding Tax on Return was carried out by the experts in the relevant field and the proposals on the manner of change had not been prepared and approved by the top management of the Department.
- 7.2 It was not observed that log entries including the information on the said change were made and it could not be confirmed on whose instructions the programmes were changed.
- 7.3 Since the holding over of process of issuing automated assessment reports, instructions were given to the officers to carry out the process of issuing assessment reports on outstanding taxes based on the information made available by the officers. Nevertheless, evidence was not made available to Audit to confirm that the Department had not followed a system of control for taking follow up action thereon.

8. Recommendations

- 8.1 Carrying out a proper study for the identification of necessity to change the programmes of the Legacy System before making changes, appointment of a committee comprised of persons representing the technical areas such as taxation and administration of information system and taking necessary action on the recommendations of the said committee. (Reference paragraph 7.1)
- 8.2 Obtaining written approval of the top management of the Department for the changes proposed to be made in the programmes of Legacy System. (Reference paragraph 7.1)
- 8.3 Listing the matters pertaining to the identification of problems in the system and proposals submitted for the changes to be made in the system. (Reference paragraph 7.2)
- 8.4 Maintaining the log entries by the Computer Development Unit including all information (including the details of the approval for changes, the changes made, the officer who made the changes etc.) on every change of programme made in the Tax Administration System. (Reference paragraph 7.2)
- 8.5 Making the officers of the Department aware of the impact of changes made in the Tax Administration System, formulation of a system of control so as to confirm that the officers are taking action in compliance with the changes made and confirmation that the said system is functioning properly. (Reference paragraph 7.3)
- 8.6 Taking action to issue assessment reports and recover /settle the outstanding amounts by making journal entries in respect of the outstanding tax balances amounting to Rs.10,059,345,403 and Rs.5,223,962,902 in VAT and NBT on Return respectively pertaining to the period from 01 April 2012 to 31 December 2015 which were not recovered/settled even by 31 December 2016. (Reference paragraphs 6.1, 6.2 and 6.4)
- 8.7 Taking action to compute and recover all penalties for the outstanding tax balances mentioned in 8.6 above, which has arisen in Tax on Return submitted by the tax payer. (Reference paragraph 6.3)

9. Conclusion

- 9.1** It is concluded that the taxes had not been properly complied with due to the holding over of issuing automated assessment reports through the Legacy System without a proper approval or study.
- 9.2** It is concluded that action should be taken to recover/ settle the outstanding taxes and penalties totalling Rs.24,520 million which were failed to recover/ settle by the Department of Inland Revenue due to the holding over of issuing automated assessment reports.

H.M. Gamini Wijesinghe

Auditor General

14th June 2018

මාගේ අංකය - PUR/D/IR/INFO/17/58

රජයේ විගණන අංශය,

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,

කොළඹ 02.

2017 ඔක්තෝබර් 13 දින,

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්,

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.

විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම.

වාර්තා මත නොගෙවූ බදු සඳහා තක්සේරු වාර්තා නිකුත් නොකිරීම (VAT,NBT)

2012 අප්‍රේල් 01 දින සිට පරිගණක පද්ධතිය මගින් වාර්තා මත නොගෙවූ බදු මුදල් සඳහා ස්වයංක්‍රීයව තක්සේරු නිකුත් වීම අත්හිටුවා අතින් දත්ත ඇතුළත් කරමින් (Manually) තක්සේරු නිකුත් කිරීමට කටයුතු කර තිබුණු බව PUR/D/IR/AQ/2017/22 දරණ විගණන විමසුමේ විමසා තිබුණි. ඒ අනුව පරිගණක වැඩසටහන් වෙනස් කිරීමට පරිගණක සංවර්ධන අංශයට උපදෙස් හා නියෝග ලබා දී තිබේ නම්, ඊට අදාළව පහත තොරතුරු ලබා දෙන්නේ නම් මැනවි.

- මෙම වැඩසටහන් වෙනස් කිරීමට අවශ්‍යතාවය හඳුනාගත් අධ්‍යයන වාර්තාව හා සංශෝධනය විය යුතු ආකාරය දැක්වෙන යෝජනාව හා යෝජනාවට ලැබී ඇති ඉහළම අනුමැතිය
- පරිගණක වැඩසටහන් වෙනස් කිරීම සඳහා අදාළ අංශය/නිලධාරීන්ට ලබා දුන් උපදෙස් හා නියෝග වල සහතික කල පිටපතක්
- එම උපදෙස් ක්‍රියාත්මක කල අංශය, නිලධාරියා/නිලධාරීන් හා ඔවුන්ගේ තනතුරු නාමයන්
- පරිගණක වැඩසටහන් වෙනස් කල දිනය හා ඊට අදාළ ලොග් සටහන් ඇතුළත් ලේඛ සටහන් පොත
- පරිගණක පද්ධතිය මගින් ස්වයංක්‍රීයව සිදු වූ ක්‍රියාවලිය නතර කර එම කාර්යය, අතින් දත්ත ඇතුළත් කරමින් (Manually) සිදු කිරීමට නිලධාරීන්ට ලබා දුන් උපදෙස් හා මගපෙන්වීම් ඇතුළත් ලේඛන වල සහතික කල පිටපත්
- පරිගණකයෙන් ස්වයංක්‍රීයව සිදු වූ කාර්යය නිලධාරීන් විසින් අතින් දත්ත ඇතුළත් කරමින් සිදු කිරීමේදී එහි නිරවද්‍යතාවය, සම්පූර්ණත්වය හා විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීමටත්, පසු විපරම් ක්‍රියාමාර්ග ගැනීමටත් හඳුන්වා දුන් හා ක්‍රියාත්මක කල අභ්‍යන්තර පාලන පටිපාටි ඇතුළත් ලේඛනයේ සහතික කල පිටපතක්

විගණන කාර්යය පැවරුම කඩිනමින් නිම කර වාර්තා කළයුතු බැවින් මෙම ලිපිය සඳහා ප්‍රමුඛතාවය ලබාදී ඉල්ලා ඇති තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

for file.  10/13

බී.ඩී.ඩී.ප්‍රනාන්දු

විගණන අධිකාරී

සහකාර විගණකාධිපති වෙනුවට

පිටපත - කොමසාරිස්, තක්සේරු හා පාලන අංශය - තොරතුරු කඩිනම් කිරීම සඳහා



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
உள்ளாட்டு இறைவரித் திணைக்களம்
DEPARTMENT OF INLAND REVENUE

අභ්‍යන්තර විගණන හා තක්සේරු පාලන අංශය
உள்ளகக் கணக்காய்வு மற்றும் வரி மதிப்பீட்டுக் பிரிவு
Internal Audit & Assessment Control Branch

Received
[Signature]

දේශීය ආදායම් ගොඩනැගිල්ල, 6 වැනි මහල, කු.පෙ. අංකය 515, ශ්‍රීමත් චිත්තම්පලම් ගාඩිනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව
உள்ளாட்டு இறைவரித் கட்டிடம், 6-ஆம் மாடி, தபால்பெட்டி இல 515, சேர் சிற்றம்பலம் ஏ காமு.னர் மாவத்த கொழும்பு 02, இலங்கை
Inland Revenue Building, 6th Floor, P.O.Box No: 515, Sir Chittampalam Gardiner Mawatha, Colombo 2, Sri Lanka

ෆැක්ස් } பக்ஸ் } Fax }	011- 2338509	දුරකථනය } தலபேசி } Telephone }	011-2338509	විදුලි පණිවුඩ } தந்தி } Telegram }	රෙවනියු } ரெவனியூ } Revenue }
------------------------------	--------------	--------------------------------------	-------------	--	-------------------------------------

මගේ අංක : } உமது இல.: } Your No: }	PUR/D/IR/INFO/2017/58	මගේ අංකය : } எமது இல.: } My No: }	EAQ/තොරතුරු2017/58	දිනය: } திகதி: } Date: }	2018.04.19
--	-----------------------	---	--------------------	--------------------------------	------------

විගණකාධිපති,
විගණකාධිපති දෙපාර්තමේන්තුව.

තොරතුරු විමසුම් අංකය : PUR/D/IR/INFO/2017/58
විෂයය : විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම
වාර්තා මත නොගෙවූ බදු සඳහා තක්සේරු වාර්තා නිකුත් නොකිරීම
(VAT,NBT)

ඉහත ශීර්ෂ හා සමාංක යටතේ 2017.10.13 දිනැතිව ඔබ විසින් එවන තොරතුරු ඉල්ලීමේ ලිපිය සම්බන්ධයෙනි.
එකී තොරතුරු විමසුම මගින් ඉල්ලා ඇති තොරතුරු ඇමුණුම 01 මගින් ඉදිරිපත් කරමි.

[Signature]

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්
අයිවන් ලියාසායක
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත
කොළඹ 02

අමුණ 1

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
19 APR 2018
වංචා විද්‍යාත්මක සහ අභ්‍යන්තර විමර්ශන මූලාශ්‍ර පද්ධති අංශය

මගේ අංකය - ITAS/Letter/2018/139
තොරතුරු තාක්ෂණ පරිපාලන සේවා අංශය

2018.04.19

කොමසාරිස් (වංචා වැළැක්වීමේ සහ අභ්‍යන්තර විමර්ශන මූලාශ්‍ර පද්ධති අංශය)

තොරතුරු විමසුම් අංකය - PUR/D/IR/INFO/17/58

විෂයය - විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම.

වාර්තා මත නොගෙවූ බදු සඳහා තක්සේරු වාර්තා නිකුත් නොකිරීම (VAT, NBT)

- ❖ මෙම වැඩසටහන් වෙනස් කිරීමට අවශ්‍යතාවය හඳුනාගත් අධ්‍යයන වාර්තාවක් සොයා ගත නොහැකි අතර සංශෝධනය විය යුතු ආකාරය දැක්වෙන යෝජනාව හා ලැබී ඇති ඉහළම අනුමැතියෙහි පිටපතක් මේ සමග අමුණා ඇත. (ඇමුණුම -1)
- ❖ පරිගණක වැඩසටහන් වෙනස් කිරීම සඳහා අදාළ අංශය/ නිලධාරීන්ට ලබා දුන් උපදෙස් හා නියෝග වල තොරතුරු වල පිටපත් මේ සමග අමුණා ඇත. (ඇමුණුම -2)
- ❖ එම උපදෙස් ක්‍රියාත්මක කළ අංශය/ නිලධාරීන් හා ඔවුන්ගේ තනතුරු නාමයන් පිළිබඳ තොරතුරුවල පිටපත් මේ සමග අමුණා ඇත. (ඇමුණුම -2)
- ❖ පරිගණක වැඩසටහන් වෙනස් කළ දිනය හා ඊට අදාළ ලොග් සටහන් ඇතුළත් ලොග් සටහන් පොත සොයා ගත නොහැකිය. දැනට ක්‍රියාත්මක කරන පරිගණක වැඩසටහන් පිළිබඳව ලොග් සටහන් පොතක් අංශයේ නිසි පරිදි නඩත්තු කරනු ලැබේ.
- ❖ පරිගණක පද්ධතිය මගින් ස්වයංක්‍රීයව සිදු වූ ක්‍රියාවලිය නතර කර එම කාර්යය අතින් දත්ත ඇතුළත් කරමින් (Manually) සිදු කිරීමට නිලධාරීන්ට ලබා දුන් උපදෙස් හා මග පෙන්වීම් ඇතුළත් ලේඛන වල සහතික කළ පිටපත් මේ සමග අමුණා ඇත. (ඇමුණුම -2)
- ❖ අතින් දත්ත ඇතුළත් කිරීමේදී එහි නිරවද්‍යතාවය හා සම්පූර්ණත්වය අදාළ අංශය විසින් තහවුරු කර ගැනීමෙන් පසු තක්සේරුව තැපැල් කිරීම සිදු කළ යුතු බවට උපදෙස් අදාළ අංශ වලට ලබා දී තිබුණි. (ඇමුණුම -2)

කොමසාරිස්

තොරතුරු තාක්ෂණ පරිපාලන සේවා අංශය

එච්. එච්. ඊ. ප්‍රියන්ති
කොමසාරිස්
තොරතුරු තාක්ෂණ පරිපාලන සේවා අංශය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
නොදඹු 02
තොරතුරු තාක්ෂණ පරිපාලන සේවා අංශය

2013-01-21

කොමසාරිස් ජනරාල්


වැට් ආපසු ගෙවීම් සම්බන්ධව තීරණ ගැනීම පිණිස කමිටුවක් පත් කිරීම

2013-01-09 දින රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී අවධානයට ලක් කර, තීරණය කරන ලද පරිදි දැනට තිබුණේ වී. නොමැති වැට් ආපසු ගෙවීම් සම්බන්ධව තීරණ ගැනීම පිණිස පහත නම් සඳහන් නිලධාරීන්ගෙන් යුක්ත කමිටුවක් පත් කරන ලෙස ඉල්ලුම්.

1. ජේ.පී.ඩී.ආර්.ජයසේකර මහතා - (කොමසාරිස්)
2. කේ.ධර්මසේන මහතා - (කොමසාරිස්)
3. කේ.ඩී.එන්.පී.කෝරලේආරච්චි මහතා - (කොමසාරිස්)

මේ සම්බන්ධව දෙපාර්තමේන්තු සටහනක් ද තිබුණේ කිරීම යුද්ධ බව තීරණය කරමි.

මෙම කමිටුව මගින් වැට් ආපසු ගෙවීම් සිදු කිරීම සම්බන්ධව කාර්ය පරිපාටියක් සකස් කිරීමට කටයුතු කරමි.


 කේ. ඊ. පී. කච්චාරච්චි
 නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්
 (වතු බදු සංස්ථාපිත බදු හා වී.බ.ගෙ.)

කේ. ඊ. පී. කච්චාරච්චි
 නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්
 (වතු බදු පරිපාටිය)

234

2013-01-28

Received 2013/03/15

20 JAN 2013

28 JAN 2013

DC (5)
Pl. note attend accordingly
W 29/1/2013

කොමසාරිස් - වැට් ආපසු ගෙවීම

කොමසාරිස් - විශාල බදු ගෙවන්නන්ගේ අංශය

කොමසාරිස් - සංස්ථාපිත 1

කොමසාරිස් - සංස්ථාපිත 11

R. M. R. W. Manchanayake
Commissioner (Corp. Tax), Legal & WHT
8th Floor
Department of Inland Revenue
Colombo 02.

වැට් ආපසු ගෙවීම සම්බන්ධ තීරණ ගැනීමේ කමිටුවක් පත් කිරීම


වැට් ආපසු ගෙවීම කඩිනම් කිරීම සඳහා, කොමසාරිස් ජේ.පී.ඩී.ආර්.ජයසේකර මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක්, 2013-01-21 දිනැති ලිපිය මගින් පත්කරනු ලැබ ඇත. (ඇමුණුම බලන්න.)

මෙම කමිටුවෙන් අපේක්ෂා කරන්නේ, වැට් ආපසු ගෙවීම නිකුත් කිරීමේ දී සිදුවන විවිධ ප්‍රමාදයන් වලක්වා ගෙන, ආපසු ගෙවීම කඩිනම් කිරීම, තක්සේරුකරු මට්ටමින් හෝ නියෝජ්‍ය කොමසාරිස් මට්ටමින් තනිව තීරණයන් ගත නොහැකි ආපසු ගෙවීම සම්බන්ධ තීරණ ගැනීම, සහ ආපසු ගෙවීම සම්බන්ධ අභියාචනා පිළිබඳව සලකා බලා, ඒවා සම්බන්ධ තීරණයක් ලබාදීම ය.

මේ සම්බන්ධව බඩ අංශවල නියෝජ්‍ය කොමසාරිස්වරුන් හා තක්සේරුකරුවන් දැනුවත් කරන්න. ඉහත සඳහන් ගැටළු වලට අදාළ වන වැට් ආපසු ගෙවීම මෙම කමිටුව වෙත, ඉදිරිපත් කිරීමේදී අදාළ විස්තර සඳහන් ලිපියක් සහ අදාළ සියලු ලිපිලේඛන වල පිටපත් ද සමඟ අදාළ කොමසාරිස්වරුන් හරහා ඉදිරිපත් කළ යුතුය.

මෙම කමිටුවේ අනුමැතිය ලබාගත් පසු, මෙතෙක් සිදුකළ ආකාරයටම එම ආපසු ගෙවීම රු.මිලියන 5 ට වැඩි නම්, ඒවා සඳහා "රු.මිලියන 5 ට වැඩි ආපසු ගෙවීම කමිටුවේ" අනුමැතිය ලබා ගත යුතු වේ.

මෙම කරුණු රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී ද අවධානයට ලක් වී ඇති බැවින්, ඉහත ප්‍රශ්නාගත ආපසු ගෙවීම සම්බන්ධයෙන් විධිමත් ලේඛන පවත්වා ගෙන යන ලෙස ද අදාළ නිලධාරීන් දැනුවත් කරන්න.


කේ.ඒ.පී.කළආරච්චි
නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්
(වක්‍ර බදු, සංස්ථාපිත බදු හා වි.බ.ගෙ.)
කේ. ඒ. පී. කළආරච්චි
නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්
(වක්‍ර බදු පරිපාලන)
(වක්‍ර බදු, සංස්ථාපිත බදු හා වි.බ.ගෙ.)

මගේ අංකය:- DCG/VAT/2013/001.

ලේකම් අංශය,
2013.02.07.

සියළුම කොමසාරිස්වරු, නියෝජ්‍ය කොමසාරිස්වරු, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුවන් සහ තක්සේරුකරුවන් වෙත,

එකතු කළ අගය මත බදු නව වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීම.

එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් 2011 අංක 9 සහ 2012 අංක 07 සංශෝධිත පනත් වලින් කරන ලද සංශෝධන සැලකිල්ලට ගෙන 2011.07.01 න් ආරම්භ වන කාල සීමාවන් සඳහා නව වාර්තාවක් සකස් කර ඇති අතර, එය දැනටමත් ලියාපදිංචි තැනැත්තන් විසින් භාවිතා කරනු ලැබේ. මෙම නව වාර්තාව පදනම් කරගෙන අනෙකුත් ආකෘතිපත්‍ර, එනම් VAT 24, VAT 26, VAT 31 සහ VAT 35 සකස් කර ඇති අතර එම ආකෘතිපත්‍ර දැනටමත් භාවිතා කෙරේ.

තත්වය මෙසේ තිබියදී සමහර අංශ මේ සම්බන්ධයෙන් විවිධ ගැටළු ඇති බව අදහස් ප්‍රකාශ කර ඇති අතර, නව වාර්තාව සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන ලෙස දන්වමි.

1. නව වාර්තාවේ ආකෘතිය (Image) Intranet හරහා බැලිය හැකි බව.
2. මුල් අවස්ථාවේදී මෙම Image එක අනුව අදාළ සංශෝධන VAT 31 මඟින් කළ යුතු බවට තීරණය කළ ද එම අදහස සිසුව වෙනස් කර ඇත. ඒ අනුව පරිගණක සංවර්ධන අංශය වාර්තාවේ දත්ත ඒ අයුරින්ම පරිගණක ගත කරන අතර, එය Version 0 ලෙස සැලකිය යුතුය. (මෙම Version 0 බදු වෛද්‍යවේදීන් වෙත නිකුත් නොකෙරේ). මෙම තක්සේරු VAT 24, VAT 26 වාර්තාව අනුව, ප්‍රකාශිත බදු යුතු තීරුවේ මුද්‍රණය වේ. වාර්තාවේ සංශෝධන වේ නම් පමණක් ඒවා Version 1 මඟින් කළ හැකි අතර, එය මීට පෙර භාවිතා කළ කාර්ය පටිපාටි අනුව සිදුවිය යුතුය.
3. VAT 31 පිළියෙල කිරීමට අවශ්‍ය දත්ත එනම්, ගෙවීම් සහ රේඛ දත්ත පරිගණකය තුළින් වෙනදා මෙන් ලබාගත හැක. Version 01 සකස් කිරීම ලිපිගොනුව භාර අංශය මඟින් සිදුකර DPRA හරහා CDU වෙත යැවිය යුතුය. මෙම තක්සේරුවේ නිවැරදිතාවය සම්බන්ධයෙන් වගකීම ඒ ඒ අංශ සතු වන අතර තක්සේරුව නැපැල් කිරීමට පෙර, නැවත පරීක්ෂා කිරීම කළ යුතුය.
4. RFN සහ NRN ආපසු ගෙවීම් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ කාර්ය පටිපාටිය ආපසු ගෙවීම් අත්පොත අනුව සිදුවිය යුතු අතර, නව වාර්තාව හඳුන්වාදීම නිසාම එම කාර්ය පටිපාටි වල කිසිදු වෙනසක් සිදු නොවන බව මතක තබාගත යුතුය. ඒ අනුව RFN ආපසු ගෙවීම් අංශයේදී, NRN ආපසු ගෙවීම් අදාළ අංශ වලින්ද කළ යුතුය.

5. විශේෂ ව්‍යාපෘති සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී කොමසාරිස් (එ.අ.බ.) නිකුත් කර ඇති චක්‍රලේඛ අදාළ වන අතර VAT 31 පිළියෙල කිරීමේදී Deemed Tax Credit සඳහා නව වාර්ෂාවේ කොටුවක් (RI) සකස් කර ඇති බැවින්, DPRAU අංශයෙන් ඒ සඳහා ගෙවීම්පත් ලිවීම අවශ්‍ය නොවේ. VAT 31 පිළියෙල කිරීමේදී මීට පෙර නිකුත් කර ඇති උපදෙස් වල කිසිදු වෙනසක් නොමැති අතර, විශේෂ ව්‍යාපෘති වලට අදාළ වාර්ෂා කොමසාරිස් (එ.අ.බ.) වෙත සහයත ලෙසට සෑම අවස්ථාවකදීම උපදෙස් දිය යුතුය.

6. VAT 31 මගින් පිළිබිඹු වන අවසන් ප්‍රතිඵලය (එ.අ.බ. ආපසු ගෙවීම් හෝ තක්සේරු) සඳහා අදාළ තක්සේරුකරු හා නියෝජ්‍ය කොමසාරිස් වගකීම දැරිය යුතු අතර VAT 26/24 මගින් මුද්‍රණය වන්නේ එම ප්‍රතිඵලයයි.

7. VAT 35 එවූ පසු ආපසු ගෙවීම් නිවේදන සහ වෙක්සන් සංශෝධනය හෝ අවලංගු කිරීම නොකළ යුතුය. මේ පිළිබඳව පරිගණක සංවර්ධන කාර්ය පටිපාටියේ පැහැදිලිව සඳහන් කර ඇත.

8. S-VAT යටතේ ලියාපදිංචි තැනැත්තන්ගේ VAT 31 පිළියෙල කිරීමේදී VAT Suspended Taxable Supplies (B කොටුව), S-VAT Credit Voucher Value (R කොටුව), සහ VAT Suspended Purchases (J කොටුව) පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මේ සම්බන්ධයෙන් සහාය කිරීම අවශ්‍ය වූ විට (S-VAT Confirmation) S-VAT ලියාපදිංචි අංශයෙන් ලබාගත යුතුය. මෙම උපදෙස් වලින් ආචරණය නොවන කිසියම් කරුණක් හෝ ගැටළුවක් තිබේ නම්, කරුණාකර ඒ සම්බන්ධයෙන් කොමසාරිස් (එ.අ.බ.) සහ මා නොපමාව දැනුවත් කරන ලෙස දන්වන අතර, ඒ අනුව අදාළ ගැටළුව නිරාකරණය කරගැනීම පහසු වනු ඇත. මේ උපදෙස් සම්බන්ධයෙන් ඔබ සැමගේ උපරිම අවධානය යොමු කරන ලෙස දන්වා සිටිමි.



කේ.ඒ.පී.කළුසාරවිට්

නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (වතු සහ මුද්‍රා)

කේ. ඒ. පී. කළුසාරවිට්
නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්
(වතු මුද්‍රා පරිපාලන)
පැවැත්වීමේ මධ්‍යස්ථානය 200 2.2.2008

- පිටපත්:-
- (1) කොමසාරිස් ජනරාල්
 - (2) ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ජනරාල්
 - (3) නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරු
 - (4) ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරු
 - (5) කොමසාරිස් (අභ්‍යන්තර විගණන)
 - (6) නොවැනි (වි.බ.ට.ට. / පැවැත්වීමේ මධ්‍යස්ථානය 2 හා 5)

මගේ අංකය:-PUR/D/IR/INFO/2016/65
රජයේ විගණන අංශය,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.

2016 දෙසැම්බර් 27 දින.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.

විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම - 2016

2015 දෙසැම්බර් 31 දක්වා බදු පරිපාලනය වන (RAMIS ආරම්භ කිරීමට පෙර) පරිඝනක පද්ධතිය පදනම් කර ගනිමින් සියුකළ විගණන පරික්ෂාවල දී බදු කරුවන් විසින් ස්වකක්සේරු මත (Version 0) ඉදිරිපත් කර ඇති බදු වාර්තා සඳහා නියමිත දිනයේ දී බදු ගෙවා නොමැති විට ස්වයංක්‍රීය ව පද්ධතිය තුළින් තක්සේරු වාර්තා නිකුත් කිරීම (Version 1) 2012 අප්‍රේල් 01 දිනෙන් පසුව නතර වී ඇති බව අනාවරණය විය.
ඒ අනුව, විගණන කටයුත්තක් සඳහා පරිඝනක පද්ධතියේ පවතින ස්වකක්සේරු මත (Version 0) ඉදිරිපත් කර ඇති ඵලගන් 2016 දෙසැම්බර් 27 දිනටත් මුදල් ගෙවා නොමැති (Version 1 නිකුත් වී නොමැති) VAT හා NBT වලට අදාළ බදු කරුවන් පිළිබඳ විස්තර පරිඝනක පද්ධතිය ඇසුරින් තොරතුරු ලබා ගෙන මේ සමඟ අමුණා ඇති ආකෘතිය ප්‍රකාරව සකසා මෘදු පිටපතක් ලෙස ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

(Handwritten signature and date)
2016/12/27

බී.ඕ.ඩී.ප්‍රනාන්දු
විගණන අධිකාරී
සහකාර විගණකාධිපති වෙනුවට.

පිටපත - 1. කොමසාරිස් , තක්සේරු හා පාලන අංශය - තොරතුරු කඩිනම් කිරීම සඳහා

Version 0 පවතින (Version 1 නිකුත් වී නොමැති) අය වී නොමැති බදු මුදල්

බදු ලිපි ගොනු අංකය (TIN)	බදු වර්ගය VAT/NBT	තක්සේරු කාල පරිච්ඡේදය	Version අනුව ගෙවිය යුතු බද්ද රු.



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
உள்ளாட்டு இறைவரித் திணைக்களம்
DEPARTMENT OF INLAND REVENUE

අභ්‍යන්තර විගණන හා තක්සේරු පාලන අංශය
உள்ளகக் கணக்காய்வு மற்றும் வரி மதிப்பீட்டுக் பிரிவு
Internal Audit & Assessment Control Branch

දේශීය ආදායම් ගොඩනැගිල්ල, 6 වැනි මහල, කැ.පෙ. අංකය 515, ශ්‍රීමත් චිත්තම්පලම් ගාඩිනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව
உள்ளாட்டு இறைவரித் கட்டிடம், 6 ஆம் மாடி, தபால்பெட்டி இல 515, சேர் சிற்றம்பலம் ஏ காடி, னர் மாவத்த கொழும்பு 02., இலகை.
Inland Revenue Building, 6th Floor, P.O.Box No: 515, Sir Chittampalam Gardiner Mawatha, Colombo 2, Sri Lanka

ෆැක්ස් } பக்ஸ் } ෆීක් } 011- 2338509	දුරකථනය } தலபேசி } Telephone } 011-2338509	විදුලි පණිවුඩ } தந்தி } Telegram } 011-2338509	රෙවනියු } ரெவனியூ } Revenue }
---	---	---	-------------------------------------

මගේ අංක : } எமது இல: } Your No: } PUR/D/IR/INFO/2016/65	මගේ අංකය : } எமது இல: } My No: } EAQ/තොරතුරු2017/01	දිනය: } திகதி: } Date: } 2017.05.15
--	--	--

විගණකාධිපති,
විගණකාධිපති දෙපාර්තමේන්තුව.

විගණන විමසුම් අංකය : PUR/D/IR/INFO/2016/65
විෂයය : විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම - 2016


ඉහත ශීර්ෂ හා සමාංක යටතේ 2016.12.27 දිනැතිව ඔබ විසින් එවන තොරතුරු ඉල්ලීමේ ලිපිය සම්බන්ධයෙනි.

එකී තොරතුරු විමසුම සඳහා සකස් කරන ලද පිළිතුර අවශ්‍ය කටයුතු සඳහා කාරුණිකව ඉදිරිපත් කරමි. (මෘදු පිටපත මේ සමග අමුණා ඇත.)

(Handwritten Signature)

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කලහණි දහනායක
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

Legacy පද්ධතිය තුළින් ස්වයංක්‍රීයව තක්සේරු වාර්තාවක් බදු කරු වෙත නිකුත් වීමේ ක්‍රියාවලිය



24 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත

වන පරිවේදය

වාර්තා හා බදු ගණන් බැලීම

වාර්තා හා තොරතුරු සැපයිය යුතු බව.

21. (1) සෑම ලියාපදිංචි තැනැත්තකු විසින් ම, එක් එක් බදු අය කළ හැකි කාලසීමාව තුළ වමන් පත් එළඹෙන මාසයේ අවසාන දිනට වඩා පසු නොවී, ඒ බදු අය කළ හැකි කාලසීමාව තුළ ඔහුගේ සැපයීම පිළිබඳ වාර්තාවක් කොමසාරිස් ජනරාල්වරයාට සැපයිය යුතු ය. ඒ සෑම වාර්තාවක් ම නිශ්චිත ආකෘතියේ විය යුතු අතර, ඒ ආකෘතියේ දැක්වීමට නියමිත සියලු විස්තර එහි ඇතුළත් විය යුතු ය.

එසේ වුව ද මාස තුනක් වූ බදු අය කළ හැකි කාලසීමාවක් වෙන් කර දෙනු ලැබ සිටින යම් තැනැත්තකු විසින්, 2002 අගෝස්තු මස 1 වන දිනෙන් ආරම්භ වන මාස දෙකක කාලසීමාව වෙනුවෙන් වාර්තාවක් 2002 ඔක්තෝබර් මස අවසාන දිනට පසු නොවන දිනයක දී සපයනු ලැබිය යුතු ය.

(2) තක්සේරුකරුවකු විසින්, ලිඛිත දැන්වීමක් මගින්, ඔහුගේ මතය අනුව බදු අය කරනු ලැබිය හැකි එහෙත් ලියාපදිංචි තැනැත්තකු නොවන තැනැත්තකුට, ඒ දැන්වීමේ නියමිත කාලයක් ඇතුළත, නියමිත ආකෘති පත්‍රය මත වාර්තාවක් සපයන ලෙස නියම කරනු ලැබිය හැකි ය.

(3) 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනතේ 21 වන වගන්තියේ (1) හෝ (3) වන උපවගන්ති යටතේ, 2002 අගෝස්තු මස 1 වන දිනයට පෙරාතුව ආරම්භ වන බදු අය කළ හැකි කාලසීමාවක් වෙනුවෙන් ලැබිය යුතු යම් වාර්තාවක්, මේ පනත යටතේ ලැබිය යුතු වාර්තාවක් ලෙස සැලකිය යුතු ය.

(4) යම් තැනැත්තකු විසින් කරගෙන යනු ලබන භාණ්ඩ හෝ සේවා සැපයුම සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමේ කාර්යය සඳහා තක්සේරුකරුවකු විසින් ඒ තැනැත්තා වෙත ලිඛිත දැන්වීමකින් -

(අ) ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත එවැනි යම් අතින් ලියු, යාන්ත්‍රික හෝ විද්‍යුත් උපකරණ අනුසාරයෙන් සකස් කළ ආකෘතියක හෝ ඒවායේ සංයෝජනයක අන්තර්ගත වූ ගිණුම් පොත්, වෙළෙඳ ලැයිස්තු, කොග ලැයිස්තු, ලේඛන, ඉන්වොයිස් පත්‍ර, වෙක්පත්, බැංකු ප්‍රකාශ, ගෙවීම් කුණ්ඩු, ගිණුම්, විගණක වාර්තා හෝ ඔහු සන්නකයෙහි ඇති නිශ්චිතව සඳහන්

කරනු ලැබිය හැකි වෙනත් යම් ලේඛන, ඒ පොත්වල, ලේඛනවල සහ ගිණුම්වල ඇති සටහන් සැබෑදැයි පරීක්ෂා කර බැලීම සඳහා පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට හෝ තක්සේරුකරු වෙත එවීමට ;

(ආ) ඒ තැනැත්තා විසින් කරනු ලබන හෝ කරගෙන යනු ලබන බදු අය කළ හැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරීක්ෂා කරනු ලැබීමේ කාර්යය සඳහා දැන්වීමේ නිශ්චිතව සඳහන් යම් ස්ථානයකට, යම් දිනයක හා යම් වේලාවක තමාම හෝ බලයලත් නියෝජිතයකු මගින් පැමිණීමට,

නියම කරනු ලැබිය හැකි ය.

(5) මේ පනතේ කාර්ය සඳහා නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් යම් තැනැත්තකු වෙත ලිඛිත දැන්වීමකින් -

(අ) ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් කාලසීමාව ඇතුළත යම් පොත්පත්, අගිත් ලිපු, යන්ත්‍රානුසාරයෙන් හෝ විද්‍යුත් උපකරණ අනුසාරයෙන් සකස් කළ ආකෘතියක හෝ ඒවායේ සංයෝජනයක අන්තර්ගත වූ ගිණුම් පොත්, වෙළෙඳ ලැයිස්තු, තොග ලැයිස්තු, ලේඛන, ඉන්වොයිස් පත්‍ර, වෙත්පත්, බැංකු ප්‍රකාශ, ගෙවිලි තුණ්ඩු, විගණක වාර්තා හෝ ඔහු සන්නකයෙහි ඇති ඒ දැන්වීමේ නිශ්චිතව ඇති වෙනත් ලේඛන ඉදිරිපත් කිරීමට හෝ ඒ නියෝජ්‍ය කොමසාරිස් වෙත එවීමට ;

(ආ) ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් යම් කරුණක් පිළිබඳව ඔහු පරීක්ෂා කරනු ලැබීම සඳහා දැන්වීමේ නිශ්චිතව සඳහන් යම් ස්ථානයකට යම් දිනයක හා යම් වේලාවක තමා ම හෝ බලයලත් නියෝජිතයකු මගින් හෝ පැමිණීමට,

නියම කරනු ලැබිය හැකි ය.

(6) 5 වන උපවගන්තිය යටතේ දෙන ලද දැන්වීමකට අනුකූලව පැමිණෙන යම් තැනැත්තකුට එසේ පැමිණීමෙහි ලා අවශ්‍යයෙන්ම දරන්නට සිදු වූ යම් සාධාරණ වියදමක් කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබිය හැකි ය.

(7) නියෝජ්‍ය කොමසාරිස්වරයකු විසින් හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයකුගේ අනුමතය ඇතිව, තක්සේරුකරුවකු විසින් හෝ තමා සන්නකයෙහි ඇති, අගිත් ලිපු, යන්ත්‍රික හෝ විද්‍යුත් උපකරණ අනුසාරයෙන් ආකෘතියක හෝ ඒවායේ යම්

6 2009 අංක 9 දරන ජාතික නොවනුයේ බදු පනත

එසේ වුව ද, යම් අදාළ කාර්යයක් සඳහා වූ බැරකරන ලද මුදල එම කාර්යය සඳහා එසේ ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාණය ඉක්මවා යන අවස්ථාවක දී, එම අතිරික්ත මුදල, එම අදාළ කාර්යයට ඉක්බිතිව ම එළඹෙන අදාළ කාර්යය සඳහා 4 වන වගන්තිය යටතේ කරන ලද යම් පෙර ගෙවුමක් ලෙස සලකනු ලැබිය යුතු ය.

අයකළ යුතු බවට දැනුම් දීම.

7. යම් අදාළ කාර්යයක් සඳහා බද්දට යටත් පිරිවැටුම 3 වන වගන්තියේ (4) වන උප වගන්තියේ සඳහන් මුදල ඉක්මවා යන 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ හෝ (ඇ) ඡේදයේ සඳහන් කැනැස්තකු වන, මේ පනත අදාළ වන සෑම කැනැස්තකු විසින් ම එම අදාළ කාර්යයේ අවසාන මාසයේ පහළොස්වන දිනයට පසු නොවන දිනයක දී, එම කාර්යය සඳහා වූ අයකළ යුතු බද්ද පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දෙනු ලැබිය යුතු ය. එම දැනුම්දීම මගින් නම, කැපැල් ලිපිනය, බදු ගෙවන්නාගේ හඳුනාගැනීමේ අංකයක් ඇතුළත් එම අංකය හෝ ආදායම් බදු ලිපි ගොනු අංකය සහ ගැසට් පත්‍රයේ පළකරනු ලබන තිබියහොත් මගින් කොමසාරිස් ජනරාල්වරයා තීරණය දක්වනු ලැබිය හැකි වෙනත් යම් තොරතුරු අනාවරණය කරනු ලැබිය යුතු ය.

දේශීය ආදායම් පනතේ ඇතුළු විධිවිධාන අදාළ විය යුතු බව.

8. පනත දැක්වෙන වෙනත් කිරීමට යටත්ව දේශීය ආදායම් පනතේ වාර්තා යනාදියට අදාළ XII වන පරිච්ඡේදයේ 106, 107, 108, සහ 112 වන වගන්තිවල විධිවිධාන ද තත්පරා කිරීමට අදාළ XXII වන පරිච්ඡේදයේ විධිවිධාන ද, අභියාචනාවලට අදාළ XXIII වන පරිච්ඡේදයේ විධිවිධාන ද, තත්පරා කිරීමට අවසානාත්මක භාවය සහ වැරදි වාර්තා සම්බන්ධයෙන් දඬුවම්වලට අදාළ XXIV වන පරිච්ඡේදයේ විධිවිධාන ද, පැහැර හරිනු ලැබූ බදු සහ වැරදි පනත අදාළ වලට අදාළ XXV වන පරිච්ඡේදයේ විධිවිධාන ද, බදු අයකරගැනීමට අදාළ XXVI වන පරිච්ඡේදයේ විධිවිධානද, විවිධ කැරුණුවලට අදාළ XXVII වන පරිච්ඡේදයේ විධිවිධාන ද වැරදි හා දඬුවම්වලට අදාළ XXIX වන පරිච්ඡේදයේ විධිවිධාන ද, පරිපාලනයට අදාළ XXX වන පරිච්ඡේදයේ 209 වන වගන්තියේ විධිවිධාන සහ පොදු කාරණා වලට අදාළ XXXI වන පරිච්ඡේදයේ විධිවිධාන අවශ්‍ය වෙනත් කිරීම් සහිතව මේ පනත යටතේ වාර්තා සැපයීම්, තත්පරා කිරීම්, තත්පරා කිරීමට එරෙහි අභියාචනා, තත්පරා වල අවසානාත්මක භාවය,

- (ඉ) ඉහත (ආ) ඡේදය යටතේ අඩු කිරීමක් සඳහා ඉඩ දෙනු නොලැබූ අවස්ථාවක, ප්‍රාග්ධන වියදම් ඇතුළු බනිජතෙල් වර්ධනය සහ නිෂ්පාදනය පිළිබඳ සියලු වියදම් ;
- (ඊ) පළමුවන වාණිජ නිෂ්පාදන වර්ෂය තුළ දී පළමුවන වාණිජ නිෂ්පාදන වර්ෂය දක්වා සහ එම වර්ෂය ද ඇතුළුව යම් බනිජතෙල් සම්පත් ගිවිසුමක් යටතේ කැණීමේ බිම් කොටස් තුළ අසාර්ථක වූ තෙල් ලිං කැණීම් කටයුතුවල දී යම් කොන්ත්‍රාත්කරුවකුට දැරීමට සිදු වූ සියලු වියදම් ;
- (උ) පළමුවන වාණිජ නිෂ්පාදනයෙන් පසුව, යම් තක්සේරු වර්ෂයක් තුළ දී යම් බනිජතෙල් සම්පත් ගිවිසුමක් යටතේ කැණීමේ බිම් කොටස් තුළ අසාර්ථක වූ තෙල් ලිං කැණීම් කටයුතුවල දී යම් කොන්ත්‍රාත්කරුවකු විසින් දරන ලද වියදම්.

XII පරිච්ඡේදය

වාර්තා යතාදිය

වාර්තා හා තොරතුරු අදිය සැපයිය යුතු බව.

106. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා මේ පනත යටතේ ආදායම් බදු ගෙවීමට යටත් සෑම තැනැත්තකු විසින් ම, ඒ තක්සේරු වර්ෂයට ඉක්බිතිව ම එළඹෙන සැප්තැම්බර් මාසයේ කිසිවන දින හෝ ඊට පෙර කමාගේ ආදායම, පිළිබඳව ද කමාට දරුවකු සිටි නම් ඒ දරුවාගේ ආදායම පිළිබඳව ද තොරතුරු සපයා දීමට සූදානම් විය යුතුය.

එසේ වුව ද, යම් තක්සේරු වර්ෂයක් සඳහා පුද්ගලයකුගේ ආදායම් හුදෙක් පහත සඳහන් එකකින් හෝ කීපයක එකතුවකින් සමන්විත වනු අවස්ථාවක එවැනි පුද්ගලයකු සම්බන්ධයෙන් ඉහත කී විධිවිධාන අදාළ නොවිය යුතු ය:—

- (අ) මේ පනතේ 4 වන වගන්තියේ සඳහන් බදු පැනවිය හැකි සේවා නියුක්ති ආදායම රුපියල් හාරලක්ෂ විසිදහසක් නොඉක්මවනු, ලබන්නා වූ සහ එම දළ ලාභ හා ආදායමෙන් සේවාවෙන් පසු වියදම් විසින් XIV වන පරිච්ඡේදය යටතේ ආදායම් බදු අඩුකර ඇත්තා වූ පුද්ගලයකුට ;
- (ආ) බදු අයකර ගැනීමට යටත් ලාභාංශවලින් 65 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ සියයට දහයේ අනුප්‍රමාණය අනුව ආදායම් බදු අඩු කරනු ලැබ ඇති විටෙක ;

- (අ) ගිණුම් පෙන්වන ලද ගණනට වැඩියෙන් ඒ සැපයුම් වෙනුවෙන් අය කළ හැකි බද්දේ ප්‍රමාණය සැපයුම්කරු විසින් නිමැවුම් බදු වශයෙන් ගෙවිය යුතු ය. එසේ නැතහොත් නිමැවුම් බදු වශයෙන් ගිණුම් පෙන්වන ලද අය කළ හැකි බද්දට වැඩියෙන් වූ නිමැවුම් බද්ද සැපයුම්කරු විසින් යෙදවුම් බද්ද වශයෙන් අඩු කළ යුතු ය ; සහ
- (ආ) ලැබුම්කරු ලියාපදිංචි කරුණක්වූ විට එම ලැබුම්කරු විසින් යෙදවුම් බද්ද වශයෙන් අඩු කරගත් මුදල අඩු කළ යුතුව තිබූ නිසි මුදලට වැඩි වන ප්‍රමාණය නිමැවුම් බද්ද වශයෙන් ගෙවිය යුතු ය. එසේ නැතහොත්, අවස්ථාවේදී පරිදි, අඩු කළ යුතුව තිබූ මුදලේ මිඟු විසින් අඩු කර ගත් මුදලට වැඩි ප්‍රමාණය යෙදවුම් බද්ද වශයෙන් අඩු කළ යුතු ය.

(3) (1) වන උපවගන්තියේ සඳහන් බදු හර නෝට්ටු හෝ බදු බැර නෝට්ටුව නිශ්චිත ආකෘතියේ විය යුතු ය.

IV වන පරිච්ඡේදය

බදු ගෙවීම

28. (1) යම් බදු අය කළ හැකි කාලසීමාවක් සම්බන්ධයෙන් වූ බද්ද ඒ බදු අය කළ හැකි කාලසීමාව අවසාන වීමෙන් පසුව එමගින් මාසයේ අවසාන දිනට පසු දිනයක් ගොටන දිනයක ගෙවිය යුතු ය. එසේ නොවන ලද යම් බද්දක් ගෙවීම සැකාර නැතිව බද්දක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ බද්ද ගෙවනු ලැබූ පසුත් යම් කරුණක් විසින් ඒ බදු ගෙවනු ලැබූ බව සැනැත්තන්ට වැඩි වශයෙන් වසින් ගෙවිය යුතුව ඇති අවස්ථාවක එකම වරක් සැනැත්තන් විසින් ගෙවිය යුතු සඳහා ගෙවීම ලැබූ හැර ඇති කරුණක් ලෙස සලකනු ලැබිය යුතු ය.

බදු ගෙවීම.

(2) 28 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) හෝ (ආ) ඡේද යටතේ හෝ 31 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කක්සේරු කරන ලද බද්දක කක්සේරුවට විරුද්ධව අභියාචනය කර ඇති අවස්ථාවක-

(අ) කොමසාරිස් ජනරාල්වරයා වෙත විලම්භනය කිරීම සඳහා ලියවිල්ලකින් ඉල්ලීමක් කර ඇති අවස්ථාවක ;

(ආ) සැපයුණ යම් කියනු ලබන සැපයුම් සම්බන්ධයෙන් තක්සේරු කරන ලද නමුත් ගෙවිය යුතු බද්ද ඒ තැනැත්තා විසින් අයකළ හැකි බවට කොමසාරිස් ජනරාල්වරයා සැකීමට පත්වන පරිදි මිළදු කර ඇති අවස්ථාවක.

කොමසාරිස් ජනරාල්වරයා විසින් බද්ද නියමිත දිනට ගෙවීම විලම්භනය කළ හැක :

එසේ වුවද, අභියාචනය පිළිබඳ තීරණයක් කළ විට හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් එම විලම්භනය ඉවත් කරනු ලැබූ විට එම විලම්භනය කරනු ලැබූ බද්ද හෝ බද්දෙන් කොටස ගෙවිය යුතු වන අතර, එය ඒ බද්ද මුලදී අයවිය යුතුව තිබුණු දිනයේ සිට පැහැර හරින ලද බද්දක් ලෙස සැලකිය යුතු ය.

ගෙවීම පැහැර හැරීම සඳහා දඬුවම.

27. (1) යම් බද්දක් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක, ගෙවීම පැහැර හරින්නා විසින් ගෙවීම පැහැර හැර ඇති ඒ බද්දට අතිරේකව දඬුවමක් වශයෙන්-

(අ) ගෙවීම පැහැර ඇති මුදලින් සියයට දහයකට සමාන මුදලක් ; සහ

(ආ) ගෙවීම පැහැර ඇති මුදල ඒ බද්ද ගෙවීම පැහැර හැරීමට ඇති මුදලේ යම් වාසයක් ඇතුළත ද ඒ වාසයක් හඳුනා ගැනීමට ඒ වාසයේ අවසන් දිනට පෙර නොවැඩි කාලයක් තුළදී ගෙවීම පැහැර හැර සිටින කාලයකට එක් එක් වාසයේ හෝ ඉන් කොටසක අවසන් දිනයක් අවසන් වන එක් එක් කාලයකට වෙනුවෙන් ගෙවීම පැහැර හරිනු ලැබ ඇති මුදලින් සියයට දහයකට සමාන මුදලක්.

ගෙවනු ලැබිය යුතු ය :

එසේ වුවද, මේ උපවගන්තිය යටතේ දඬුවම වශයෙන් ගෙවනු ලැබිය යුතු මුළු මුදල, ගෙවීම පැහැර හැර ඇති බද්දෙන් සියයට සියයක් කවර අවස්ථාවක දී හෝ නොඉක්මවිය යුතු අතර ගෙවීම පැහැර හැරීම සිදු වී ඇති යම් විශේෂ කාරණ

(ii) එම අදාළ කාර්යාල කුළුණු වෙහෙල ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ වූ යම් එකතු කළ අගය මත බද්දක්;

(iii) එම කාර්යාලවල දී වෙහෙල ලද 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ වූ යම් නිෂ්පාදන බද්දක්.

ඇතුළත් නොවිය යුතු ය:

එසේ වුව ද, එම අදාළ කාර්යාල කුළුණු ආපසු අයකරගන්නා ලද යම් බොරුකරු මුදලක් එම අදාළ කාර්යාලවල අදාළ පිරිවැටුමට ඇතුළත් කරනු ලැබිය යුතු ය.

(4) (1) වන උපවගන්තියේ විධිවිධානවල යුමක් සඳහන් වුව ද, 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ හෝ (ඇ) ඡේදයේ සඳහන් යම් සැහැන්සතුගෙන් යම් අදාළ කාර්යාලවක් සඳහා අයවිය යුතු බද්ද—

(i) එම අදාළ කාර්යාල සඳහා ඒ සැහැන්සාගේ බද්දට යටත්වන පිරිවැටුම් රුපියල් හය ලක්ෂ පනස් දහස නොඉක්ම වන්නේ නම්; හෝ


(ii) ඒ සැහැන්සා ඒ අදාළ කාර්යාල සඳහා 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ III ආ පරිච්ඡේදය යටතේ යම් විකල්ප එකතු කළ අගය මත බද්දක් ගෙවා ඇත්නම්.

අයකරනු නොලැබිය යුතු ය.

4. ~~එම කාර්යාලවල (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ හෝ (ඇ) ඡේදයේ සඳහන් යම් සැහැන්සාගෙන් යම් අදාළ කාර්යාලවක් සඳහා අයවිය යුතු බද්දට යටත්වන පිරිවැටුම් රුපියල් හය ලක්ෂ පනස් දහස නොඉක්ම වන්නේ නම්; හෝ~~ බද්ද වෙරීම.

(i) එම කාර්යාලවල ආවර්ත මාසයේ විසිවන දින දී හෝ එදිනට පෙර ~~එම කාර්යාලවල සඳහා අයවිය යුතු බද්දක්~~

2012 අප්‍රේල් 01 දිනෙන් පසුව වාර්තා මත භිභ බදු සඳහා තක්සේරු වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය



(VAT Default on Return (01/04/2012 to 27.12.2016))

Serial No:	Unit	VAT
1	0	712,588,422.00
2	1	
3	4	189,867,883.50
4	4A	375,435,411.84
5	4B	169,182,799.90
6	5	320,949,781.40
7	5A	1,021,750,209.83
8	5B	80,422,475.43
9	5C	99,865,925.93
10	5D	144,424,745.65
11	5E	184,124,639.78
12	5F	127,753,103.44
13	6A	771,540,090.55
14	6B	591,436,106.05
15	6C	1,355,952,944.37
16	7A	686,500,306.74
17	7B	123,267,839.95
18	8A	350,498,049.63
19	8B	819,923,198.43
20	10	601,438,603.58
21	13	338,600,892.80
22	14	69,291,133.61
23	15	73,611,055.87
24	16	339,780,632.81
25	17	197,985,246.31
26	18	285,870,870.14
27	25	
28	26	
29	27	
30	28	
31	29	
32	98	54,288.00
33	AP	
34	BD	
35	BT	
36	DM	
37	GL	
38	GP	
39	JF	
40	KG	
41	KL	
42	KN	
43	KR	
44	MA	
45	MT	
46	NE	
47	NG	
48	RT	
49	#N/A	27,228,745.47
		10,059,345,403.01

(Default tax of NBT from the period of 1206 to 1512)

Serial No:	Unit	NBT
1	0	249,529.00
2	1	47,085.00
3	4	140,004,227.90
4	4A	48,232,111.89
5	4B	69,990,418.68
6	5	295,679,170.92
7	5A	179,089,805.01
8	5B	17,515,361.38
9	5C	36,292,473.19
10	5D	56,694,283.46
11	5E	116,035,408.67
12	5F	70,568,739.91
13	6A	846,992,254.34
14	6B	439,028,652.53
15	6C	45,427,508.18
16	7A	325,079,193.10
17	7B	80,354,702.46
18	8A	155,876,696.98
19	8B	261,931,947.58
20	10	220,157,422.37
21	13	95,590,358.88
22	14	37,655,843.76
23	15	35,131,546.46
24	16	146,080,630.45
25	17	223,651,191.81
26	18	67,987,265.65
27	25	122,117,733.32
28	26	382,329,711.84
29	27	25,529,562.89
30	28	75,071,566.92
31	29	31,292,819.28
32	98	3,672,445.37
33	AP	32,757,946.21
34	BD	49,965,671.34
35	BT	14,344,638.93
36	DM	33,869,907.71
37	GL	9,645,615.09
38	GP	54,990,861.70
39	JF	4,218,733.36
40	KG	12,582,893.86
41	KL	38,063,235.63
42	KN	43,351,324.52
43	KR	163,445,833.20
44	MA	15,520.30
45	MT	26,396,461.58
46	NE	18,638,776.31
47	NG	46,889,546.80
48	RT	22,947,505.11
49	#N/A	480,761.30
		5,223,962,902.13

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
 உள்நாட்டு இறைவரித் திணைக்களம்
 DEPARTMENT OF INLAND REVENUE

Received
 54

වංචා වැළැක්වීමේ හා අභ්‍යන්තර විමර්ශන - මූල්‍ය හා පද්ධති අංශය, 6 වැනි මහල, දේශීය ආදායම් ගොඩනැගිල්ල, කැපො. අංකය 515, ශ්‍රීමත් වික්‍රමපාලම ඒ ගාඩිනර් මාවත, කොළඹ 02, ශ්‍රී ලංකාව
 දුරකථනය/දුරකථන/Telephone: 0112134611

உள்ளகக் கணக்காய்வு மற்றும் வரி மதிப்பீட்டுப் பிரிவு, ஆம் மாடர், உள்நாட்டு இறைவரித் திணைக்களம், கரையேரி, கரையேரி 515, சீர்திருத்தமாவட்டம் ஏ காடினர் மாவத்தை கொழும்பு 02, இலங்கை
 ෆැක්ස්/பக்ஸ்/Fax: 011-2338509

Fraud Prevention & Internal Investigation Unit (Financial & System), 6th Floor, Inland Revenue Building, P.O.Box No: 515, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 2, Sri Lanka
 ඊ-මේල්/ E-mail: fpfs@ird.gov.lk

ඔබේ අංක : }
 உமது இல.: } PUR/SPR/I
 Your No: }

මගේ අංකය : }
 எமது இல.: } EAQ/SPR/1
 My No: }

දිනය : }
 திகதி: } 2018.05.04
 Date: }

එච්.ආර්.එම්.අබේසිංහ බණ්ඩා
 නියෝජ්‍ය විගණකාධිපති,
 විගණකාධිපති දෙපාර්තමේන්තුව.

බදු පරිපාලන පරිගණක පද්ධතියේ වැඩසටහන් මඟින් ස්වයංක්‍රීය තක්සේරු වාර්තා නිකුත් කිරීම අත්හිටුවීම හේතුවෙන් රාජ්‍ය ආදායමට සිදු වූ බලපෑම පිළිබඳ විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව

සමාංක හා උක්ත මාතෘකාව යටතේ 2015.04.18 දා තමන් මවිසින් නිකුත් කළ ලිපියට අනුව 2018.04.26 දින ඔබ විසින් ඉදිරිපත් කළ ලිපිය හා බැඳේ.

02. කෙටුම්පත් වාර්තාව සඳහා පහත පරිදි පිළිතුරු කාරුණිකව ඉදිරිපත් කරමි.

විධායක සාරාංශය

දෙවන ඡේදයේ සඳහන් පරිදි 2012 අප්‍රේල් 01 සිට 2015 දෙසැම්බර් 31 දින දක්වා VAT හා NBT බදු වලින් අයවීමට හා නිරවුල් වීමට රු. මිලියන 15,283 ක බදු ශේෂයක් ඔබ විසින් වාර්තාවේ සඳහන් කර තිබුණද **Version 1** තක්සේරු දැන්වීම් නිකුත් කිරීමට දැනටමත් උපදෙස් ලබා දී ඇති අතර තක්සේරු නිකුත් කර ඇත. රු. 1000 ට වඩා අඩු බදු ශේෂයන් නොවටිනා ලෙස සලකා 2017.08.22 දිනැති හා **CGIR/FD/2017/3-2** අංක දරණ චක්‍රලේඛය අනුව අතිරේක තක්සේරු නිකුත් කර නොමැත.

3. විෂය පථය සීමා වීම

3.2 - පරිගණක වැඩසටහන් වෙනස් කිරීම සම්බන්ධයෙන් 2017.10.13 දිනැති අංක **PUR/D/IR/INF/17/58** දරණ තොරතුරු කැඳවීම් ලිපියෙන් විමසන ලද තොරතුරු 2018.04.20 දින ලබා දී ඇත.

5. 2012 අප්‍රේල් 01 දින සිට වාර්තා මත හිඟ බදු සඳහා ස්වංක්‍රීය තක්සේරු වාර්තා නිකුත් කිරීම අත්හිටුවීම නිසා ඇතිවූ බලපෑම

5.2 2012 අප්‍රේල් 01 දින සිට 2015 දෙසැම්බර් 31 දින දක්වා VAT හා NBT වාර්තා මත ගෙවිය යුතු බදු මුදල් සඳහා තක්සේරු නිකුත් කරන ලෙස අදාළ අංශ වෙත එවකට සිටි නි.කො.ජනරාල් (බදු පරිපාලන) විසින් උපදෙස් ලබා දී 2017 මැයි 24 දානමින් ඊමේල් පණිවිඩයක් මගින් දැනුම් දී ඇත. (ඇමුණුම අංක 01)

ඔබ විසින් හෙලිදරව් කරන ලද කරුණු අනුව තක්සේරු නිකුත් කිරීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.

ඔබ විසින් ඇමුණුම අංක 10 මගින් යොමු කර ඇති අයවි/නිරවුල් වී නොමැති VAT හා NBT බදු මුදලක් එකතුව රු.15,283,ක මුදලක් නොමැති අතර . පරිගණක පද්ධතියේ එකතු කළ අගය මත බද්ද සඳහා වාර්තා මත නොගෙවූ බදු සඳහා තක්සේරු නිකුත් කර මේ වන විට අය කිරීම් කර ඇති බව අංශ වලින් ලබා දී ඇති දත්ත අනුව පැහැදිලි වේ.

ඔබ විසින් ඉදිරිපත් කර ඇති ඇමුණුම අංක 10 හි සඳහන් වැට් වාර්තා මත නොගෙවූ බද්ද රුපියල් මිලියන 10059 ක ශේෂයක් දක්වා තිබුණද මේ දක්වා තක්සේරු නිකුත් කිරීම හේතුවෙන් රුපියල් මිලියන 7485 ක් දක්වා අඩුවී ඇත. ඒ සඳහා තොරතුරු තාක්ෂණ හා පරිපාලන සේවා අංශය විසින් 2018.05.02 දින ලබා දී ඇති මෘදු පිටපත අමුණා ඇත. (ඇමුණුම 02)


දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්

වැ.බ

ඒ. හදුන් ගුරුගේ
නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්
බදු පරිපාලනය
සංස්ථාපිත, මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
කොළඹ 02

එකතු කළ අගය මත හිම බදු ගෙවීම් පිළිබඳව අදාළ දින මුදල් ගණනය කිරීම

බදු කාල පරිච්ඡේදය	හිම බදු මුදල රු.	ආරම්භක දිනය 10%		හිම හිටි මාසයන් සඳහා දිනය 2% බැගින්		කාල සීමාව අනුව දිනය	අය කළ හැකි උපරිම දිනය	හිම බදු මුදල මත ගණනය කළ දින මුදල රු.
		දිනය	%	දිනය	%			
1203	240,964.00	Apr-12	10	May 2012 - December 2016	112	122	100	240,964.00
1206	496,081,168.71	Jul-12	10	Aug 2012 - December 2016	106	116	100	496,081,168.71
1209	297,163,705.35	Oct-12	10	Nov 2012 - December 2016	100	110	100	297,163,705.35
1212	397,661,616.47	Jan-13	10	Feb 2013 - December 2016	94	104	100	397,661,616.47
1303	1,001,499,580.65	Apr-13	10	May 2013 - December 2016	88	98	98	981,469,589.04
1306	588,545,797.59	Jul-13	10	Aug 2013 - December 2016	82	92	92	541,462,133.78
1309	323,133,693.00	Oct-13	10	Nov 2013 - December 2016	76	86	86	277,894,975.98
1312	498,903,114.36	Jan-14	10	Feb 2014 - December 2016	70	80	80	399,122,491.49
1403	601,622,382.42	Apr-14	10	May 2014 - December 2016	64	74	74	445,200,562.99
1406	698,129,550.51	Jul-14	10	Aug 2014 - December 2016	58	68	68	474,728,094.35
1409	808,721,321.36	Oct-14	10	Nov 2014 - December 2016	52	62	62	501,407,219.24
1412	843,644,884.54	Jan-15	10	Feb 2015 - December 2016	46	56	56	472,441,135.34
1503	887,573,246.42	Apr-15	10	May 2015 - December 2016	40	50	50	443,786,623.21
1506	745,370,102.67	Jul-15	10	Aug 2015 - December 2016	34	44	44	327,962,845.17
1509	969,760,728.08	Oct-15	10	Nov 2015 - December 2016	28	38	38	368,509,076.67
1512	901,293,546.88	Jan-16	10	Feb 2016 - December 2016	22	32	32	288,413,935.00
එකතුව	10,059,345,403.01							6,713,546,136.80

ජාතීය ගොඩනැගීමේ හිඟ බදු යෙදවීමේ අදාළ දින මුදල් ගණනය කිරීම

බදු කාල පරිච්ඡේදය	හිඟ බදු මුදල	ආරම්භක දිනය 10%		හිඟ හිටි මාසයන් සඳහා දිනය 2% බැගින්	කාලසීමාව අනුව දිනය %	අය කළ හැකි උපරිම දිනය %	හිඟ බදු මුදල මත ගණනය කළ දින මුදල රු.
		Apr-12	%				
1203	-	Apr-12		May 2012 - December 2016			-
1206	455,000,376.30	Jul-12	10	Aug 2012 - December 2016	116	50	227,500,188.15
1209	520,669,915.56	Oct-12	10	Nov 2012 - December 2016	110	50	260,334,957.78
1212	563,649,482.24	Jan-13	10	Feb 2013 - December 2016	104	50	281,824,741.12
1303	453,657,866.30	Apr-13	10	May 2013 - December 2016	98	50	226,828,933.15
1306	292,120,589.83	Jul-13	10	Aug 2013 - December 2016	92	50	146,060,294.92
1309	337,444,878.76	Oct-13	10	Nov 2013 - December 2016	86	50	168,722,439.38
1312	328,606,556.21	Jan-14	10	Feb 2014 - December 2016	80	50	164,303,278.11
1403	258,887,465.75	Apr-14	10	May 2014 - December 2016	74	50	129,443,732.88
1406	305,411,011.93	Jul-14	10	Aug 2014 - December 2016	68	50	152,705,505.97
1409	210,759,582.65	Oct-14	10	Nov 2014 - December 2016	62	50	105,379,791.33
1412	426,187,642.37	Jan-15	10	Feb 2015 - December 2016	56	50	213,093,821.19
1503	303,466,466.90	Apr-15	10	May 2015 - December 2016	50	50	151,733,233.45
1506	330,570,286.73	Jul-15	10	Aug 2015 - December 2016	44	44	145,450,926.16
1509	178,856,899.20	Oct-15	10	Nov 2015 - December 2016	38	38	67,965,621.70
1512	258,673,881.40	Jan-16	10	Feb 2016 - December 2016	32	32	82,775,642.05
එකතුව	5,223,962,902.13						2,524,123,107.31

(අ) කොමසාරිස් ජනරාල්වරයා වෙත විලම්භනය සිදුවී සඳහා ලියවිල්ලකින් ඉල්ලීමක් කර ඇති අවස්ථාවක ;

(ආ) සැපයුම් යම් කියනු ලබන සැපයුම් සම්බන්ධයෙන් කාර්යාලයකට කරන ලද නමුත් ගෙවිය යුතු බද්ද ඒ කැනුණහොත් විසින් අයකළ හැකි බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන පරිදි මිළුණු කර ඇති අවස්ථාවක,

කොමසාරිස් ජනරාල්වරයා විසින් බද්ද නියමිත දිනට ගෙවීම විලම්භනය කළ හැක :

එසේ වුවද, අභියාචනය පිළිබඳ තීරණයක් කළ විට හෝ කොමසාරිස් ජනරාල්වරයා විසින් එම විලම්භනය ඉවත් කරනු ලැබූ විට එම විලම්භනය කරනු ලැබූ බද්ද හෝ බද්දෙන් කොටස ගෙවිය යුතු වන අතර, එය ඒ බද්ද මුලදී අයවිය යුතුව තිබුණු දිනයේ සිට පැහැර හරින ලද බද්දක් ලෙස සැලකිය යුතු ය.

ගෙවීම පැහැර හැරීම සඳහා දඬුවම.

27. (1) යම් බද්දක් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක ගෙවීම පැහැර හැරීමට විසින් ගෙවීම පැහැර හැර ඇති බද්දට අතිරේකව දඬුවමක් වශයෙන්

(අ) ගෙවීම පැහැර ඇති මුදලින් සියයට දහයකට පමණ මුදලක් ;

(ආ) ගෙවීම පැහැර ඇති මුදල ඒ බද්ද ගෙවීම පැහැර හැරීමට විසින් ගෙවීම පැහැර හැර ඇති බද්දට අතිරේකව දඬුවමක් වශයෙන්

ගෙවනු ලැබිය යුතු ය :

එසේ වුවද, මේ උපවගන්තිය යටතේ දඬුවමක් වශයෙන් ගෙවනු ලැබිය යුතු මුළු මුදල, ගෙවීම පැහැර හැර ඇති බද්දෙන් සියයට සියයක් කවර අවස්ථාවක දී හෝ තොරතුරුමය සුදුසු අතර ගෙවීම පැහැර හැරීම සිදු වී ඇති යම් විශේෂ කාරණා

එසේ වුව ද, යම් අදාළ කාර්යභාරයක් සඳහා වූ බැරකරන ලද මුදල එම කාර්යභාරය සඳහා එසේ ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාණය ඉක්මවා යන අවස්ථාවක දී, එම අතිරික්ත මුදල, එම අදාළ කාර්යභාරය ඉක්මවීමට එළඹෙන අදාළ කාර්යභාරය සඳහා 4 වන වගන්තිය යටතේ කරන ලද යම් පෙර ගෙවුමක් ලෙස සලකනු ලැබිය යුතු ය.

අයකළ යුතු බවට දැනුම් දීම.

7. යම් අදාළ කාර්යභාරයක් සඳහා බද්දට යටත් පිරිවැටුම 3 වන වගන්තියේ (4) වන උප වගන්තියේ සඳහන් මුදල ඉක්මවා යන 2 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ හෝ (ඇ) ඡේදයේ සඳහන් කැනැක්තකු වන, යම් පනත අදාළ වන සෑම කැනැක්තකු විසින් ම එම අදාළ කාර්යභාරය අවසාන මාසයේ පහළොස්වන දිනයට පසු නොවන දිනයක දී, එම කාර්යභාරය සඳහා වූ අයකළ යුතු බද්ද පිළිබඳව කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දෙනු ලැබිය යුතු ය. එම දැනුම්දීම මගින් නම්, කැපැල් ලිපිනය, බදු ගෙවන්නාගේ හඳුනාගැනීමේ අංකයක් ඇතුළත් එම අංකය හෝ ආදායම් බදු ලිපි ගොනු අංකය සහ ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයක් මගින් කොමසාරිස් ජනරාල්වරයා නියමිතව දක්වනු ලැබිය හැකි වෙනත් යම් තොරතුරු අනාවරණය කරනු ලැබිය යුතු ය.

දේශීය ආදායම් පනතේ ඇතුළත් විධිවිධාන අදාළ විය යුතු බව.

8. පනත දැක්වෙන වෙනත් කිරීම්වලට යටත්ව දේශීය ආදායම් පනතේ වාර්තා යනාදියට අදාළ XII වන පරිච්ඡේදයේ 107, 108, සහ 112 වන වගන්තිවල විධිවිධාන ද තක්සේරු කිරීමට අදාළ XXII වන පරිච්ඡේදයේ විධිවිධාන ද, අභියාචනාවලට අදාළ XXIII වන පරිච්ඡේදයේ විධිවිධාන ද, තක්සේරු කිරීම්වල අවසානාත්මක භාවය සහ වැරදි වාර්තා සම්බන්ධයෙන් දඬුවම්වලට අදාළ XXIV වන පරිච්ඡේදයේ විධිවිධාන ද, කැපැල් ලිපිනයන්හි බදු සහ වරද වනු කාර්යභාරය මුදල් වලට අදාළ [redacted] වන පරිච්ඡේදයේ විධිවිධාන ද, බදු අයකරගැනීමට අදාළ XXVI වන පරිච්ඡේදයේ විධිවිධාන ද, විවිධ කාරුණ්‍යවලට අදාළ XXVII වන පරිච්ඡේදයේ විධිවිධාන ද වැරදි හා දඬුවම්වලට අදාළ XXIX වන පරිච්ඡේදයේ විධිවිධාන ද, පරිපාලනයට අදාළ XXX වන පරිච්ඡේදයේ 209 වන වගන්තියේ විධිවිධාන සහ පොදු කාරණා වලට අදාළ XXXI වන පරිච්ඡේදයේ විධිවිධාන අවශ්‍ය වෙනත් කිරීම් සහිතව මේ පනත යටතේ වාර්තා සැපයීම, තක්සේරුකිරීම්, තක්සේරු කිරීම්වලට එරෙහි අභියාචනා, තක්සේරුවල අවසානාත්මක භාවය,

වැඩි නොවන මුදලක් නියම කරනු ලබන දිනයක හෝ ඊට පෙර ගෙවන ලෙස කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට ලියවිල්ලකින් නියම කරනු ලැබිය හැකිය.

(2) (1) වන උපවගන්තිය යටතේ නියමක් කරනු ලැබුවේ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් ද, ඒ තැනැත්තා විසින්, නියමය ඔහු වෙත දැනුම් දෙනු ලැබීමෙන් පසු දින විසි එකක් ඇතුළත ඊට විරුද්ධව සමීක්ෂණ මණ්ඩලය වෙත ලියවිල්ලකින් අභියාචනය කළ හැකි ය. නියමයට විරුද්ධ වීමේ හේතු අභියාචනයෙහි පැහැදිලිව සඳහන් කළ යුතු ය.

(3) මේ වගන්තියේ ඉහත සඳහන් විධිවිධාන යටතේ වූ සෑම අභියාචනයක් විභාග කර ඊට සුදුසුකම් කිරීම සම්බන්ධයෙන් හැකි තාක් දුරට 169 වන වගන්තියෙහි විධිවිධාන අදාළ විය යුතු ය. කොමසාරිස් ජනරාල්වරයා ගේ නියමය මගින් පනවනු ලැබූවා වූ ද අභියාචනයට විෂය වූ දණ්ඩන මුදල ස්ථිර කිරීම, අඩු කිරීම, වැඩි කිරීම තැනහොත් අවලංගු කිරීම සමීක්ෂණ මණ්ඩලය විසින් කරනු ලැබිය හැකි ය. එහෙත් ඒ දණ්ඩන මුදලෙහි යම් වැඩි කිරීමක් ඒ දණ්ඩන මුදල වශයෙන් කොමසාරිස් ජනරාල්වරයා විසින් (1) වන උපවගන්තිය යටතේ පනවනු ලැබිය හැකි උපරිම ප්‍රමාණයට වඩා වැඩි නොවිය යුතු ය.

(4) යම් තැනැත්තෙකුගේ ආදායම පිළිබඳ වාර්තාවක් සම්බන්ධයෙන් මේ වගන්තිය යටතේ යම් දණ්ඩන මුදලක් ඒ තැනැත්තා කෙරෙහි පනවනු ලැබූ අවස්ථාවක 202 වන වගන්තියේ (4) වන උපවගන්තියෙහි (අ) ඡේදය යටතේ හෝ 204 වන වගන්තියේ (1) වන උපවගන්තියෙහි (අ) ඡේදය යටතේ හෝ ඒ වාර්තාව සම්බන්ධයෙන් වූ වරදකට නඩු පවරනු ලැබීමට ඔහු යටත් නොවිය යුතු ය.

XXV වන පරිච්ඡේදය

පැහැර හරිනු ලැබූ බද්ද සහ එයට එකතු කරනු ලබන මුදල්

පැහැර හරිනු ලැබූ බද්ද හා එයට එකතු කරනු ලබන මුදල්

173. යම් තක්සේරු වර්ෂයක් සඳහා වූ බද්දක ක්‍රමෝපායක වාරිකය හෝ එවැනි වාරිකයකින් කොටසක් හෝ ගෙවීම සඳහා 113 වන වගන්තියේ (1) වන උප වගන්තියෙහි නිශ්චිත දිනයෙහි හෝ ඒ දිනයට පෙර හෝ බද්දෙහි එම වාරිකය හෝ වාරිකයකින් කොටස ගෙවා නොමැති අවස්ථාවක හෝ යම් තක්සේරු වර්ෂයක් සඳහා තක්සේරුකරුවෙකු විසින් තක්සේරු කරනු ලැබූවා වූ ද, තක්සේරු දැන්වීමෙහි නිශ්චිත දිනයෙහි (එම දිනය 113 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ගෙවිය යුතු වන යම් බද්දක් සම්බන්ධයෙන් වූ විට එම බද්ද හෝ එහි කොටස ගෙවිය යුතු වන්නේ යම් දිනකට පෙර ද ඒ දිනයට පූර්වයෙන් වූ

දිනයක් විය යුතු ය.) හෝ ඒ දිනයට පෙර ගෙවීමට නියමව ඇත්තා වූ ද බද්දක් හෝ බද්දකින් කොටසක් ගෙවා නොමැති අවස්ථාවක එම බද්ද හෝ බද්දකින් කොටස ගෙවීම පැහැර හැර ඇති ලෙස සලකනු ලැබිය යුතු ය.

(අ) එම බද්ද එක් භාණ්ඩාගාර විසින් ගෙවිය යුතු වන අවස්ථාවක එම භාණ්ඩාගාර ;

(ආ) ඒ බද්ද එක් භාණ්ඩාගාර වැඩි හැඟහක් විසින් හෝ හවුල් වශයෙන් විසින් හෝ ගෙවිය යුතු වන අවස්ථාවක ඒ එක් එක් භාණ්ඩාගාර හෝ වාණිජ වශයෙන් ගෙවීමට පැහැර හැර ඇති ලෙස සලකනු ලැබිය යුතු ය.

මේ පනතේ කාර්ය සඳහා ගෙවීම පැහැර හරින්නා ලෙස සලකනු ලැබිය යුතු ය.

(2) 113 වන වගන්තියේ (3) වන උපවගන්තියේ හෝ (4) වන උපවගන්තියේ සඳහන් බද්ද ගෙවීම සඳහා නිශ්චිතව සඳහන් දිනයෙහි හෝ ඒදිනට පෙර සමාගමක් විසින් ගෙවිය යුතු සම්පූර්ණ බද්ද හෝ ඒ බද්දෙන් කොටසක් හෝ එසේ ගෙවා නොමැති අවස්ථාවක, ඒ බද්ද හෝ එහි කොටස පැහැර හරිනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර මේ පනතේ කාර්ය සඳහා ඒ සමාගම පැහැර හරින්නා ලෙස සලකනු ලැබිය යුතු ය.

(3) යම් බද්දක් ගෙවීමට පැහැර හැර ඇති බවට විසින් ගෙවීමට පැහැර හැර ඇති බවට සලකනු ලැබිය යුතු අවස්ථාවක පැහැර හරින්නා ලෙස සලකනු ලැබිය යුතු ය.

(අ) ඒ බද්දෙන් කොටසක් ගෙවීමට පැහැර හැර ඇති බවට සලකනු ලැබිය යුතු ය.

(ආ) ඒ බද්ද පැහැර හරිනු ලැබීමට පැහැර හැර ඇති බවට සලකනු ලැබිය යුතු අවස්ථාවක පැහැර හරින්නා ලෙස සලකනු ලැබිය යුතු ය.

ගෙවිය යුතු ය :

එසේ වුව ද -

- (i) මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධාන යටතේ දණ්ඩන මුදලක් ලෙස ගෙවිය යුතු මුළු මුදල කිසිම අවස්ථාවක ගෙවීම පැහැර හරින ලද බද්දෙන් සියයට පනහක් නොඉක්ම විය යුතු ය ;